

අහි ධම්ම - හැඳින්වීම

<https://puredhamma.net/abhidhamma/>

1. “අහි” යනු “උසස්” හෝ “ගැඹුරු” යන අර්ථ දේ. එහෙයින් අහි ධම්ම යනු බුදු දහමේ වඩාත් ගැඹුරු මූල ධර්ම පහදා දීමක් සේ සරලකිය හැක. සූත්‍ර දේශනාවල දක්නට ඇති කරුණු හා සයදා බැලිමේදී අවසන් ප්‍රතිච්චිතය එක සමානය. එහෙත් අහිධම්ම අවසාන වස්තු සතර වන විත්ත, වේත්සික, රුප, නිබ්ඩාන තුවු මූලික ඒකක 82 න් ආරම්භව අනුපිළිවෙළත් පැවත්ම පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කරයි. මෙය යෝද ත්‍රියාච්චයක් වූ නිසාම අවසන් කළ හැකි වූයේ වසර 500 ක කාලයක් ගත කර තෙවන සංගායනාවේදීය.

මෙම ලෝකය සකස් වී ඇති මූලික ඒකක 81 නම්: ගුද්ධ විත්ත 1, වේත්සික 52, රුප වර්ග 28.

විත්ත සමග උදාවත්තාවූ වේත්සික සංයෝජන අනුව ක්ලේජ සහගත දූෂිත විත්ත (හෝ වික්ද්‍යාතානා) 89 ක් හෝ 121 නට ගත හැක. මෙම සාකච්ඡාවෙහි මත්‍යවට එය වඩාත් පැහැදිලි වේ.

2. සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ ධම්ම සංකල්ප පැහැදිලි කළේ එදිනෙදා හාවිතා කරන්නාවූ වචන අනුසාරයෙනි. අහිධම්ම ගැන කිසිවක් වත් නොදැන ඕනෑම පුද්ගලයෙකුට තිබන් අවබෝධ කළ හැක.

එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට බුද්ධ ධම්ම ගැන සඳ්ධාවක් හෝ විශ්වාසයක් නැත්තම්, අහිධම්ම හදාරා බුද්ධ ධම්ම ආගමක් නොව ස්වභාව ධර්මයේ පරම සිද්ධාන්ත පැහැදිලි කරන්නාවූ පරම උත්කාෂ්ට්‍ර ඒකාබද්ධ සිද්ධාන්තය වේ (Grand Unified Theory). එයට නවීන විද්‍යාවට වඩා දහස් ගුනයකින් වැඩි පැහැදිලි කිරීමේ හැකියාවක් ඇත. යමක් අවබෝධ කරගැනීමට කැමැති අයට අහිධම්ම හදුවතට සැනසුම හා සතුව ගෙන දේ.

කේක් එකක් සාදාගැනීම උදාහරණයක් සේ ගනිමු:

යමෙක් දැන ගත යුත්තේ අවශ්‍ය ද්‍රව්‍ය සහ ඒවා මිණ කළ යුතු ආකාරය සහ විය පෝරත්තුවක ප්‍රාලිස්සාගත යුතු අන්දමයි. සූත්‍ර දේශනා ගැන කළයුත්තේ ද එයයි.

ඒස්ව්වද, අනිධම්ම ප්‍රවේශය වන්නේ අවශ්‍ය ද්‍රව්‍යය වල පර්මානු මට්ටමේ සිට ආරම්භ කර ඒතැන් පටන් මෙම මූලික ද්‍රව්‍යය එකතු වී පිටි, තෙල්, බිත්තර, ආදිය සහදෙන ආකාරය විස්තර කර, ඒවා ඒක් විශේෂිත ආකාරයකට මිශ්‍ර කළ යුත්තේ මන්ද ඒස්ම ඒවා පොරණුවක විශේෂිත උෂ්ණත්ත්වයකදී පුළුස්සා ගත යුත්තේ ඇයි දැයි පහදා දීම වැනිය.

අත්තවගයෙන්ම අනිධම්ම මගින් ඉෂ්ට සිද්ධ කළ හැකි දේ අතිය විස්මය දහවන දැයකි.

කෙස්ව්වද, නීරස වට්ටෝරු පොනක් (මැතකදී බොහෝ අය අනිධම්ම ගැන දුරණ මතයක්) සේ සලකනවා වෙනුවට, යමෙක් මූලික සිද්ධාන්ත ගැන මනා අවබෝධයකින් ආරම්භ කළහාන් අනිධම්ද හඳුනුම මනස්කාන්ත අත්දැකීමක් වේ. එයට අමතරව ධම්ම සංකළ්ප ගැන ගැඹුරු අවබෝධයක්ද ලබා ගත හැක.

3. නුම් තල 31 ඇතුළුව මූල පැවතන්මේ ස්වභාවය පිළිබඳ අවල පූර්ණ සවිස්තරයක් අනිධම්ම ලබා දෙයි. මෙම විස්තරයන් සමග ඕනෑම මට්ටමක පැහැදිලි නොකළ සංසිද්ධි කිසිවක් ඇත්තේ නැත. නැසිගිය තර්කගාස්ත්‍රය ආචාර්ය කර්ම ගොඩ්ල් (Dr" Kurt Godel) මෙම අධ්‍යයනයෙන් මහත් සේ සතුවට පත්වනවා නොඅනුමානය. “ගොඩ්ල්ගේ අසම්පූර්ණතාවය පිළිබඳ සාධ්‍යය” කියවන්න.

ඒකාබද්ධ සිද්ධාන්තය ආධාරයෙන් නිෂ්ප්‍රිය ප්‍රතාර්ථ වල හැසිරීම විස්තරයෙන් දුරන ප්‍රයත්තය දැකිමෙන් අනිධම්ම විෂය පරිය යම් තාක් දුරට අගය කළ හැකිය. එවැන්නක් සකස් කිරීමට අයින්ස්ටිඩින් ගේ පීවිතයේ පසු බාගයම යෙදුවුවන් එය සාර්ථකවුයේ නැත. විද්‍යාඥයින් මෙතෙක් එය ආසන්නයටවත් පැමින නැත. එය සාර්ථක වුවත් ඉන් පහදා දිය හැක්කේ නිෂ්ප්‍රිය ප්‍රතාර්ථ වල හැසිරීම පමණි, “මේ ලේකයේ නුම් තල 31” කෙසේ වෙතන් ස්ථීල් ප්‍රාතින්ගේ හැසිරීම ස්වභාවයටත් එයට පැහැදිලි කළ හැකි වන්නේ නැත.

4. බුද්‍යන් වහන්සේ ගේ **පරම උත්සාහේ ඒකාබද්ධ සිද්ධාන්තය (Grand Unified Theory)** වන්නේ අනිධම්ම ය. එම සිද්ධාන්තය ගැන හැඳුන්වීමක් “**Grand Unified Theory of Dhamma**” යටතේ ඔබ හමුවේ තැබුවෙම්.

මෙම අනිධම්ම කොටස යටතේ ඒ ගැන තව දුරටත් විස්තර කිරීමට උත්සාහ කරමි. අවබෝධ කළ හැකි සරළ ආකාරයකින් පහදා දීම මගේ ඒකායන අරමුණයි. මම උපාධි අප්පූජකයිනට නොතික විද්‍යාව උගන්වන විට කිසිවක් කට පාඩීම් නොකර ඒවායේ අදහස අවබෝධ කළ යුතුයයි උපදෙස් දුන්නේම්. බොහෝ ගිණුයින් (වැඩිහිටියන් පවා) සංකල්ප විස්තර කිරීම් කට පාඩීම් කළත් එම සංකල්ප නැවත පිටත සංස්ක්‍රිතවලට යොදාගත්තා ආකාරය නොදුනී. විහාර වලදී සියලු සංකීර්ණ සමිකරණ මෙන්ම මතක තබා ගැනීමට අපහසු අන් සියලු දේ ප්‍රශ්න පත්‍රයේ දුන්ත ලෙස ලබා දුන්නේම්. තළ යුතුව තිබුනේ ඒවා යොදාගතිමින් ගැටළු විසඳීම පමණි.

අනිධම්ම පහදා දීමේ දී ද මාගේ අනිපාය එස්මය. නිදුසුනක් වශයෙන් සියලු විත්ත වර්ග “වගු හා සාරාංශ” යටතේ ලයිස්තු ගත කර ඇත්තේම්. ඒවා කට පාඩීම් කිරීමේ අවශ්‍යතාවයක් නැත. මූලික සිද්ධාන්ත වලින් ආරම්භ කර යම් ධම්ම සංකල්ප යක් අවබෝධ කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම මාගේ එකම අප්පූජාවයි, නිදුසුනක් වශයෙන් අපායේ පුනර්හවයකට හේතු වන්නාවූ විත්ත මොනවාද එස් වන්නේ ඇයි? “සංඛා” බුද්ධ ධම්ම යෙහි වැදුගත් සංකල්පයක් වේ. සංඛා යනු වස්තුවක් ගැන දැන ගැනීම හා එය නැඹුනාගැනීම වශයෙන් විස්තර කළත එය ඊට වඩා බොහෝ සංකීර්ණ ක්‍රියාවලියකි. අනිධම්ම කොටසේ මගේ පළමු අරමුණක් වන්නේ “සංඛා” හා මොළයේ වැදුගත් ක්‍රියාවලිය විස්තර කිරීමයි.

ඒ සඳහා අප මොළය හා මනස (ඒවා එකිනෙකට වෙනස්ය) අතර ඇති සම්බන්ධය පළමුව අවබෝධ කර ගත යුතුය. මා මෙන්ම යමෙක් අනිධම්මයට ඇඟිබැහි විය හැක. යමෙක් මෙම සංකීර්ණ ලෝකය ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගන්නා විට ඉන් තව මාත්‍රයන් අවබෝධ කර ගැනීමත් අමත්දා නත්දයට හේතු වේ.

5. කොයේවෙතත්, යමෙක් සම්පූර්ණ අනිධම්ම සිද්ධාන්ත කට පාඩීම් කළත් අනිවිච් දුක්ඛ, අනත්ත් යන්නෙහි සඩා අදහස අවබෝධ නොකළ නොත් හෙතෙම බුදුන් වහන්සේගේ පනිවිච්‍ය අවබෝධ කර ගන්නේ නැත.

සුතු දේශනාවලින් පමනක් අවබෝධ කර ගත නොහැකි බුද්ධ ධම්ම කරුණු පැහැදුළු කර ගැනීමට අනිධම්ම යෙන් ලැබෙන සහාය ගැන ඔබ ප්‍රමෝදයට පත්වන නොඅනුමානය.

අනෙක් අතට අනිවිච, දුක්ඛ, අනත්ත් ගැන සමහර අනිධිම්ම කොටස් වල අපැහැදිලි තැන් රාජියක් විසඳා ගැනීමට මට හැකිවූයේ 2013 ජූලි මස 30 දින මාගේ ගරු ස්වාමීන්වහන්සේ දෙනමෙන් එක් හිමි නමකගේ පළමු දහම් දේශනාවට සවන් දීමෙනි. එය ඇත්තෙන්ම සාමාන්‍ය මිදුම් වලාවක් ඉවත් කළා හා සමානය. එම දේශනයේ අවසානයේදී සියලු තිදුස් පුරවා පුර්ණ අවබෝධයක් මට ලබා ගත හැකි බව වැටුණි.

6. වසර 250 ක් පුරා ගාරිපුත්ත මහ අරහතුන් වහන්සේ ගෙන් ඇරඹී අරහතුන් වහන්සේලා රාජියකගේ මෙහෙයවීමෙන්ත්‍රිපිටකයේ අනිධිම්ම පිටකය වර්ධනයෙහි පසුවීම ගැන කෙරී සටහනක් දැන්. සැරයුත් මහරහතුන් වහන්සේ බුදන් වහන්සේගේ අග්‍රාවක නමති. මොග්ගල්ලාන මහරහතුන් වහන්සේ සාධි බලයෙන් අගතැන් පත්වූ අතර සාරිපුත්‍ර මහ රහතුන් වහන්සේ දහමට අගතැන්පත්වූ සේක. උන් වහන්සේ දහම් දැනුමෙන් දෙවනවූයේ බුදන්වහන්සේට පමණි.

එක් විත්තයක් තත්පරයකින් බ්ලියනයකින් කොටසකටත් වඩා කෙරී කාලයක් පවත්නා විත්තක්ෂණා 17 කින් යුත් විත්ත විවි (මූලික සිතිවිලි ක්‍රියාවලිය) යක ව්‍යුහය පිළිබඳ සියුම් විස්තර පෙනෙන්නේ බුදුරජානන්වහන්සේට පමණි. බුදන් වහන්සේ එවත් සියුම් විස්තර ගාරිපුත්ත තෙරැන්වහන්සේට පහඳා දුන් සේක. මූල ධර්ම ඒකක වලින් ආරම්භව පුර්ණ ධම්ම න්‍යාය විස්තරාත්මකව ඉඳිරිපත් කිරීමේ බාරදාර කාර්යය ඉඡ්ට කළේ ගාරිපුත්ත තෙරැන්වහන්සේ පුමුඛ සංස ගාස්තැන්වහන්සේලා සහ ඉන් පසු කළකදී එම කාර්යයේ නියැලී එය ඉෂ්ට කළාව් මහරහතුන් වහන්සේලාය.

මා ඉහත සඳහන් කළ පරිදි මෙය ඒකාබද්ධ සිද්ධාත්තය ආධාරයෙන් නිෂ්ප්‍රිය පදාර්ථ වල හැසේරීම විස්තර කිරීමට අද විද්‍යාදුයින් දරන ප්‍රයත්තය මෙන් මිලියන වරකටත් වඩා සංකීර්ණ කාර්යයකි. එතරම් සංකීර්ණ වන්නේ සැපිවී පුද්ගලයෙකට නිෂ්ප්‍රිය සිරැරක් ඇත්ත් එය සැපිවී බවට පත්කරන්නාව් සංකීර්ණ මනසක් ඇති හෙයිනි.

ඩුද්ධ පරිනිර්වානයෙන් තුන් මසකට පසු පැවතන්වූ පළමු සංගායනාවේදී සංස්ක්‍රිතය කළේ මෙම න්‍යායේ මූලික සැකිල්ල පමණකි. දෙවන සංගායනාවේදී වැඩිදියුණු කර තෙවතන්නේදී සම්පුර්ණ කරන ලදී. මෙම පුර්ණ ත්‍රිපිටකය කිස්තු පුර්ව 29 වසරේදී සිවිවන සංගායනාවේදී ගන්ලාර්සඩ කෙරීනි.

අනිධම්ම බුද්ධ පරිනීර්වානයෙන් පසු හික්ඡුන් විසින් ගොතන ලද්දක් බව බොහෝ පොත් වල සඳහන් පොදු දුර්මතයකි. ඉතා වේගවත් විත්ත වේ වල සියුම් සුවිශේෂ විස්තර ප්‍රත්‍යාග්‍ය කළ හැක්කේ බුද්ධරෝගුගේ මනසට පමණි. අනිධම්ම පිටකයේ අවසාන කොටස පවා සම්පාදනය කළේ තෙවන සංගායනාවේදී මහරහතුන් වහන්සේලා විසින්ම බව අවබෝධ කළ යුතු වැදුගත් කරුණකි. සතර වන සංගායනාවේදී ,මුළු ත්‍රිපිටකයම ගුන්ථවල ලියා තැබුවේදී මහරහතුන් වහන්සේලා විසින්මය. සැලකිය යුතු ප්‍රමානයෙන් අරහතුන් වහන්සේලාගේ හිගය දක්නට ලැබුනේ ත්‍රිස්තු වර්ෂ දෙවන ගතවර්ෂ සමයේදිය, එය බුද්ධසේස්ස යන්ගේ විසුද්ධිමග්ග ය ප්‍රකාශනයට පත්වීමත් සමග කුට්පාජ්තිවූ මහායානයේ නැගීමත්, ටේර්වාද දහම “ දූෂිත වීම ”ත් හා සම්පාත (coincide) විය. “Historical Timeline of Edward Conze” කියවන්න.

පරිගනක පහසු කම් හෝ පහසුවෙන් ගබේ වාර්තා කළ හැකි (sound recording devices) තාක්ෂණ ක්‍රම නැති අවධියක ඉතා උසස් මානසික ගක්තියක් ඇත්තාවූ අරහතුන් වහන්සේලාට හැර වෙනත් අයෙකුට මෙවන් සංකීර්ණ දෙයක් සම්පාදනය කළ නොහැකි බව අප තව දුරටත් මෙම විෂය සාකච්ඡා කරන විට පැහැදිලි වේ.

7. ධම්ම සංරක්ෂණය යටතේ අනිධම්ම යෙහි විවිධ කොටස් ඉදිරිපත් කර ඇත්තෙමි.

මනස සහ සංඝ්‍යනය (Mind and Consciousness)

<http://puredhamma.net/abhidhamma/the-mind/>

What is Mind? How do we Experience the Outside World?

What is Consciousness?

1. Thoughts (Citta), Consciousness (Vinnana), and Mind (Hadaya Vatthu) – Introduction

2. Vinnana (Consciousness) can be of Many Different Types and Forms

3. Vinnana, Thoughts, and the Subconscious

මනස යනු කුමක්ද? අප බාහිර ලෝකය අත්දකින්නේ කෙසේද?

1. මෙම නුම් තල 31 කින් යුත් “මේ ලෝකය” අතිගෙයින් සංකීර්ණය. එහෙත් අද පවත්නා විවිධ බුද්ධාගම් (වින මහායාන, ජ්‍යෙෂ්ඨ මහායාන, ව්‍යුෂ්‍යාන ආදිය) එය යටා තත්ත්වයටත් වඩාත් සංකීර්ණ බවට පත් කර ඇත. බුදුන් වහන්සේ අපට දේශනා කලේ නිවන සාක්ෂාත් කරගැනීමට අවශ්‍යය දැනීම් පදනම පමණි. (ඇත්තව ගෙයෙන්ම යමෙකට මෙවන් සියුම් විස්තර අවබෝධ කරගැනීමට අවශ්‍ය නැත, නිවන සාක්ෂාත් කර ගැනීමට ලෝහය, ද්‍රේවිෂය සහ මෝහය දුරට කිරීමෙන් වැඩිදියුණු කළ නිරාමිස සූඛ අත්විදිනම් ඔහුට අරිය අෂ්ටාංගික මාර්ගය පිළිපැඳීමෙන්, මනස ත්‍රියා කරන ආකාරය ගෙන අවබෝධයක් අනවශ්‍යය.)

බුද්ධ ධම්ම අවබෝධ කළ නොහැකිව් අය බොධිවිත්ත සහ ගුන්තාව වැනි නව පද/සංකල්ප ඉදිරිපත් කර තමන්ට අවබෝධ නොවූ දහමට අර්ථ කරන දීමට උත්සාහ කළහ. අතිනයේදී බොහෝ අය එවන් නව පද වලට රැවවුන වාර අනන්තය. එහෙත් ධම්ම යෙන් ස්වාධීනව විද්‍යාව මගින් ධම්ම සංකල්ප කහවුරු කිරීමත් සමග ඒවායේ යටා ස්වභාවය එළි දකිමින් ඇත.

2. කරුනාකර මෙම ර්වනා ප්‍රවේශමෙන් කියවා අවබෝධ කරගන්න. පූර්ණ විනුය අවබෝධ කර ගැනීමට අවශ්‍ය මූලික ද්‍රීත් සියල්ලක්ම පාහේ ඒවායේ අඩිංගු වේ. මෙම ර්වනා නැවත නැවත කියවා එක් ර්වනයකින් මත්‍ය ගැටළු හා තිළුයේ අනෙකකින් පූර්ණ කර ගත හැක.

සංකීර්ණ ලෝකයක් විස්තර කිරීමට සංකීර්ණ ධම්ම අවශ්‍යය. බුදුන් වහන්සේ ඉතා සරලව පහදා දී ඇතත් මෙම ප්‍රෙහෙළිකාවේ කොටස් සකස්වන අන්දම දැකීමට කාලයක් අවශ්‍යය. මෙම ර්වනයන්හි යම් නොගැලපීමක් ඇතොත් ඒ ගෙන මට ද්‍රීත්වා එවීමට කාරුනික වන්න.

3. අප අත්දකින්නාවූ සියලු දැයක්ම අප වෙත ලැබෙන්නේ බාහිර මෝකයට ඇති “ද්වාර” හෝ “ආයතන” සය වන අස්ස්, කන්, නාසය, දීව, කය, සහ මනස ඔස්සේය. මෙම ද්වාර සය ඔස්සේ අපට රශප (විතු) දැකිය හැක, ගබ්ද අසිය හැක, ගඳ සුවද ආග්‍රාණ්‍ය කළ හැක, කැමෙවල රස දැනේ, යමක් ස්පර්ශ කර දැනගත හැකිය එසේම සංකල්ප ගැන සවියුතුක (දැන ගත හැක) විය හැක (ඉන් අදහස් වන්නේ අතිතයේ සිද්ධා දේ මතක තබා ගැනීම, අනාගතය ගැන සැලසුම් සකස් කිරීම, හෝ විශ්වයේ මැද ඇති කළේ ක්හර හෝ කෘෂිකාවාට ගැන හෝ ගතිතමය සංකල්ප ගැන සිතීම වැනි මොකික දේ)

සය ඉන්දිය මණ්ඩලය සහ අනුරූපී බාහිර “ආයතන” සය වන රශප, ගබ්ද, ගන්ධ, රස, පොටිව්බිඛ, ධම්ම හෝ දූෂ්චරී, ගබ්ද, ගඳ සුවද, රස, ස්පර්ශ, සහ සංකල්ප යන සියල්ල බුද්‍යන්වහන්සේ “සබ්ඩ” නොහොත් සියල්ල වශයෙන් හඳුන්වූ සේක. ඒවා නම් ආයතන 12 (බාහිර 6 සහ අන්තර් 6) වේ.

4. මෙම ඉන්දිය අත්දකීම් සියල්ල ඇතිවන්නේ විත්ත හෝ සිතිවිලි සමගය. විත්ත යන්න සිතිවිලි යයි පරිවර්තනය කිරීම නොගැලපෙනවා විය හැක. සාමාන්‍යයෙන් අප සිතිවිල්ලක් , අදහසක් හෝ යම් දුර්ගන සංසිද්ධියක් එනම් “අත්දකීම් මොහොතක් ” හා සම්බන්ධ කරයි. එහෙත් විත්ත ඉතා වේගවත්ය, තත්පරයකින් බ්ලියනයකින් ප්‍රශ්නවකටත් අඩු කාල ක්ෂේත්‍රයක් පවත්නා එක් විත්තයක් කිසිවෙකුටත් අත්දකිය නොහැකිය, “**සිතිවිල්ලක් යනු කුමක්ද?** ” කියවන්න.

5. අප යම් වස්තුවක් දෙස බලන විට, අස්ස දූෂ්චරී වික්ද්‍යානායක් (visual Consciousness දූෂ්චරී සංජාතනයක්) ප්‍රතිඵලිය කරයි (වක්ඩු වික්ද්‍යානානු): දැකින්නාවූ දැය කුමක්දැයි තේරේම් ගැනීම සිද්ධාන්නේ ඉතා වේගවත් සිතිවිලි ක්‍රියාලාම ග්‍රේනියක් ඔස්සේය. එක් තත්පරයකට සිතිවිලි බ්ලියන ගනනක් ඇතිවේ. එහෙයින් එක් විත්ත යක් හෙවත් එක් සිතිවිලි මොහොතක් තත්පරයකින් බ්ලියනයකින් ප්‍රශ්නවක් ය. ”**පරම උත්සාහී ඒකාබද්ධ ධම්ම සිද්ධාන්තය** ” කියවන්න. ”අස්ස හා මනස අතර” මාරුවෙන් මාරුවට යන ඉතා වේගවත් ”රශප රාමු” ග්‍රේනියක් සේ මනස යම් වස්තුවක් දැකින්නේ කෙසේදැයි බලමු.

“අභය ” වස්තුවෙහි රේප රාමුවක් නසුකරගනී, මොළය, එසේ ලබාගත් දත්ත, තොරතුරු මනසට සම්ප්‍රේෂණාය කරයි. එම ක්‍රියාවලිය “සිතිවිලි මොහාත හෝ සිතිවිලි ස්ථනා” (thought moments) තොහාත් විත්තස්ථනා 17 හෝ විත්ත 17ක් ගනී. මෙම විත්තස්ථනා පෙළ (හෝ ග්‍රැනිය) පංචද්වාර විත්ත විවිධ (ඉන්දිය ආදාන විත්ත විදි) සේ හැඳින්වේ. ඉන්පසුව මනය, “සිතෙහි කාවදුන එම රේපය ” මනසට පමනක් අදාළ වන විත්ත විවිධ 3ක් මගින් විශ්ලේෂණාය කරයි. මෙම “මනසට පමනක් අදාළ වන විත්ත විදි” (මත්ත්ද්වාර විත්ත විදි) සාමාන්‍ය විත්ත විවිධ වලට වඩා කෙරිය එය විත්තස්ථනා 10 ක් වේ. වස්තුව කුමක්දුයි ප්‍රත්‍යාශ කර ගැනීමට උත්සාහ කරයි. නිද්‍යානක් වශයෙන් පළමුව එහි වර්ණය කුමක්දුයි නිගමනය කිරීමට උත්සාහ කරයි.

ඉන්පසු අභය තවත් රේප රාමුවක් ගනී. එයද, විත්තස්ථනා 17 කින් යුත් පංචද්වාර විත්ත විදියක් වශයෙන් මනසට සම්ප්‍රේෂණාය කරයි. එයද විත්තස්ථනා 10 කින් යුත් තවත් මත්ත්ද්වාර විත්ත විවිධ 3ක් මගින් විශ්ලේෂණාය කර වර්ණය පිළිබඳ පූර්ණ නිගමනයකට පැමිණේ. මෙසේ ඉදිරියටත් පසු පසටත් යම්ත් වස්තුව පූර්ණව ප්‍රත්‍යාශක්ෂ කරගන්නා තෙක් එම ක්‍රියාවලිය ත්‍රියන්මකවේ.

මෙම ක්‍රියාවලියෙහි වේගය අඩුවන්නේ පංචඉන්දියන්ගෙන් එකකින් (පංචද්වාර), නිද්‍යානක් වශයෙන් අභය, ආදාන කරන්නාදා තොරතුරු එක්රේස් කිරීමට මොළයට ගතවන කාලය අනුවයි. එය සාමාන්‍යයෙන් මිලිසේකන්ඩිස් (තත්පරයකින් දාහෙන් පංග) දහයක් එනම් තත්පර 0.01 ක් පමන වේ. “සිතිවිල්ලක් යනු කුමක්ද?”

කියවන්න. එහෙයින්, තත්පරයකට “ඉන්දිය සිද්ධි, sense events පැවතිය හැක්කේ 100 ක් පමනි, කෙසේවෙතත් , එවා සාමාන්තර සැකසිමකට භාජනය වේ නම් තත්පරයකට “ඉන්දිය සිද්ධි, sense events 600 පැවතිය හැක. නවීන විද්‍යාවට අනුව විවිධ ඉන්දිය ආදාන සකසන්නේ මොළයේ විවිධ කොටස් වෙත තහවුරු කර ඇති නිසා තත්පරයකට “ඉන්දිය සිද්ධි, sense events ”පැවතිය හැක්කේ 600 ක් එය හැක.

6. මෙම විත්ත විවිධ අසීමිත වේගයකින් ක්‍රියා කරයි. මොළය කොරතුරු පැකටිටුවක් මනස වෙත යොමු කළ පසු එය අසීමිත වේගයකින් තත්පරයකින් බිඛිනයක් තුළ

සකස් කර අවසන් කරයි. එහෙයින් මෙම ක්‍රියාදාමය පසුබැංකට ලක්වන්නේ මොලයේ වේගය මත පමණි. එහෙත් එම වස්තුව පිළිබඳ සියල්ල ක්ෂේත්‍රයකින් ප්‍රත්‍යාග්‍ය කරයි.

මෙය යමෙක් නිර්මානය කරන ලද ඇදහිය තොහැකි න්‍යායක් යයි ඔබ සිත්තනවා ඇති. බුදුන් වහන්සේ ඉගෙන්වූ සියල්ලම උන් වහන්සේ අත්දකිනලද දේ බව උන්වහන්සේ දේශනා කළ සේක. මෙවන් අසීමිත වේගයකින් යුත් සංසිද්ධි ප්‍රත්‍යාග්‍ය කළ හැක්කේ බුදුන් වහන්සේට පමණි. මෙම සියුම් විස්තර වල සත්‍යතාවය අපට පැහැදිලිව දක්නට හැක්කේ සියලු නිර්ක්ෂණාය කළ හැකි සංසිද්ධි සූත්‍ර, විනය සහ අනිධිමම යන පිටක තුනෙන්ම පහදාදෙන නිසාය.

7. මෙම සියලු තොරතුරු මනසට ලැබේදී මනස වස්තුව හඳුනා ගෙනි එය සංඟු හෝ සංඡානනය වේ. එම හඳුනාගැනීම මත දැනීම (වේදනා) ප්‍රත්‍යාග්‍ය වේ. නිදුසුනක් වශයෙන් අප මිතුරේක දුටුවේ අප සතුට හැඟීමක් ජනනය කරයි, අප දුටුවේ අකමති කෙනෙක් නම් බිනනය කරන්නේ අසතුට හැඟීමකි.

එම වස්තුව පිළිබඳ සියල්ල ගුහනාය කළ පසු, එය “මනබන්ධනිය” වස්තුවක් නම් මනස තමාගේම (පපංඡු) ප්‍රගතනා වෙන (Whelling around) ක්‍රියාවලිය: සංකාර රැස් කිරීමට හේතු වන්නාවූ පරී + ඉවිචා + සම + උප්පාද හෝ පරීවසමුප්පාද ක්‍රියාවලිය අරුණයි.” පරීවසමුප්පාද හැඳින්වීම ”,” නිබ්බාන් සංසාරක රිය නවතා දැමීම, අරිය”, “සංකාර, කම්ම, කම්ම බීජ, කම්ම වීජාක” සහ අදාළ අනෙක් රඛනා කියවන්න. අන්තර් සම්පන්ධනා ඇති බොහෝ දේ ඇති නිසා සැලකිමින් විය යුතුය.

8. ඉහත නිදුසුනේ සඳහන් වූ දැජ්ටීයට නතු වන වස්තුවක් අත්දකීම තොයක් ආකාරයේ මානසික සංසිද්ධි එනම් වේදනා, සංඡු, සංකාර ජනනය කරයි. එසේම මෙම ක්‍රියාදාමය පුරාම වික්ද්‍යාතානා හෝ විත්ත ග්‍රැෆ් විත්ත හෝ වික්ද්‍යාතානාය යනු සහායික සංඡානනය හෙවත් දැනීම යි. ඉහත නිදුසුනේ එය දැජ්ටී වික්ද්‍යාතානාය (වක්බූ වික්ද්‍යාතානාය) සහ මනෝ වික්ද්‍යාතානාය මාරුවෙන් මාරුවට හට ගැනී.

විත්තයක පර්යන්ත මට්ටම (base line state) එනම් මනස බාහිර වස්තුවක් දෙස තොබලන්නාව හෝ තොසිතන්නාවූ විටක එය නවාංග විත්ත සේ හැඳින්වේ. මෙවන් අවධියකදී එනම් ගැහුරු නින්දේදී, අපට කිසිවක් තොදැනී. පංචද්වාර විත්ත වීරී අතරතුරු පවා මනස නවාංග තත්ත්වයට පත්වේ.

9. සිනමා තොතික ඉන්දියක් සම්බන්ධයෙන් සිදුවන්නේ මේ හා සමාන ක්‍රියාලාමයකි (ඉන්දිය මත්ස්‍යලය හා මනස අතර ඉදිරියට හා ආපස්සට දත්ත යන එන) . යමෙක් අතිත සිදුවීමක් මතකයට නංවන විට හෝ යමක් සැලසුම් කරනා විටකදී ඒ සියල්ල සුවිශ්චේ මතෝ ක්‍රියාවන්ය (මතෝ ද්වාර විත්ත විවිධ ප්‍රමාණක් හටගනී).

සබඩ ලෝකයෙන් ලැබෙන්නාවූ බහුවිධ සංඡුලා මනස සකස් කරනා ආකර්ය පිළිබඳ විමසා බලමු.

අප සිනමා පටයක් නරඹන විට සිදුවන්නේ ප්‍රාපේක්ටරයක් මගින් තිරය මතුපිටට තත්පරයකට ස්ථායි රේප රාමු 30-50 ක් ප්‍රක්ෂේපනාය කිරීමයි, සිනමාවක් යනු ස්ථායි පිත්තුරු පෙළකි (ගුෂ්නියකි). මෙම ප්‍රක්ෂේපනා වේගය තත්පරයකට රේප රාමු 30 කට වඩා වැඩිවූ විට අපගේ අස්සේ දැකින්නේ අඛණ්ඩ සිනමාවක් මිස එක් එක් වෙන් වූ රේප රාමු නොවේ. **එමතිසා තත්පරයකට විත්ත රාජියක් ඇතිවී නැතිවී ගියත් අප ඒවා වෙන් වෙන්ව නොදුකි හෝ ආසන්නයකටවත් නොදුකි.**

විත්ත විවිධ වල මෙම අධික වේගය නිසා (ඉහත සඳහන් වූ පරිදි තත්පරයට විත්ත විවිධ 100) ඉන්දිය සයෙන්ම ලැබෙන්නාවූ සංඡුලා එකවර සංඡානනය කිරීමට හැක හෝ ඒ සියල්ල එකවර සිදුවන බවක් අප අත්දකි. නිදසුනක් වශයෙන් අප සිනමාවක් නරඹමින් පොප් කොන් රස විදිදේ සිනමාව නරඹන අතර එහි ගබිද ගුවනාය කරයි, පොප් කොන් රසදීමින් පොප් කොන් බලුන ගැන අවධානයෙන්ද සිනමාවේ දැකින්නාවූ රේප ගැන යම් සිනිවිලුවුවද ජනනය කළ හැක, මේ සියල්ල සිදුවන්නේ “එකවරමය”.

සම ඉන්දිය සංඡුලා ආදානයක් කරාම විත්ත වේදිය යොමු කිරීමේ හැකියාව ඇත්තේ තත්පරයකට විත්ත වේදිය 100 ක් ඇතිවන නිසාය. ඒවා ඉතා වේගයෙන් සිදුවන නිසා, අධික වේගයෙන් ප්‍රක්ෂේපනාය කරන්නාවූ ස්ථායි රේප රාමු වංචල සිනමා වක් මෙන් දැකින්නා සේ අප එය අත්දකින්නේ එකවර සිදුවන සංසිද්ධි වශයෙන්ය.

එපමණක් නොව, යමෙකුගේ පුරුදු (ගති) හෝ අගාවන්ට (ආසව) රැඩී නොවන්නාවූ අනෙකුවිධ සංඡුලා මනස නොසලකා හරියි. මේවා පුද්ගලයා අනුව වෙනස් වේ. මිතුයන් දැනුවනෙක් වේදියක ඇවිද යන අතර මග එක් අයෙක් (ස්ත්‍රී) ඇදුම් වෙළඳ සලක ප්‍රදේශනාය කර ඇති ඇදුමක් නිර්ක්ෂණය කිරීමට හඳුසියේම නතර වූවත් අනෙකා (පිරිමි) එය ගැන නෙතකා ඉදිරියටම ඇදෙන්නේ ඒ නිසාය.

10. මනසට තොරතුරු ලැබෙන්නේ මොළය ඔස්සේ බව අපි දූටුවමු. පංච ඉන්දියන්ගෙන් ආදානය කරන්නාවූ සංඛ්‍යා සියල්ලම (දාම්පීරිය, ගුවනාය, ගදු සුවද, රසය සහ ස්පර්ශය) ලැබෙන්නේ මොළය ඔස්සේය. සංක්‍රීත ගැන සලකා බැලීමේදී එනම් මනෝද්වාර විත්ත විවි හා සම්බන්ධ ආදාන පවා ලැබෙන්නේ මොළය ඔස්සේය. එස්ම එය හොතික ඉන්දිය සංඛ්‍යාවන්ට වඩා අධික වේගයකින් සිදුවේ. මෙය පසුව සාකච්ඡා කරනු ලැබේ.

යමෙක් වියපත් වීමත් සමග මොළයේ ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාවය හින වීමට පටන් ගනී . (“මනෝමය කාය සහ සිරුරෝන් බැහැර අත්දැකීම් (OBE)” කියවන්න) නැතහොත් මොළය කම්ම විපාක නිසා ආබාධයට ලක්වේ, නිදුසුනක් වශයෙන් අල්සයිමර්ගේ රෝගය (Alzheimer) කම්ම විපාකයකි. සිරුරු වියපත් වීමත් සමග සිරුරෝ අනෙක් අංග පවා ක්‍රියාකාරිත්වයෙන් අකාර්යක්ෂම බවට පත්වේ. ඒ නිසාම විවිධ කම්ම විපාකවලට හාජනවීමේ නැඹුරුව වැඩිවේ. කම්ම විපාක නියතිවාදී හෝ නියතවම සිදුවන දෙයක් නොවේ එය එල විපාක දෙන්නේ අවශ්‍ය තත්ත්වයන් සුදුසු ඇයුරින් පරිපූර්ණව විට පමණි, (“සංකාර, කම්ම, කම්ම බේස්, කම්ම විපාක” කියවන්න). විහැයින් හාවනාව සහ විධිමත් ගාරීරික අහස්‍ය මනස සහ සිරුරු යන දෙකම ක්‍රියාදාරව යහපත් තත්ත්වයේ පවත්වා ගැනීමට උපකාර වේ.

11. කෙසේවෙතත්, විත්ත විවි අතරතුර මනස හවාංග අවධිය යනුවෙන් හඳුන්වන “පර්යන්ත මට්ටමට හෝ සුප්ත හෙවත් අකර්මනය ” අවධියට පත්වේ. මනස අකර්මනයට පවත්නා විට, මෙන්ම යමෙක් නිදිමත තත්ත්වයක ඉන්නා විට මනස හැමවිටම වාගේ පවතින්නේ හවාංග තත්ත්වයේය. යමෙක් ගැඹුරු නින්දේ හෝ සිහිනැති විසංඛා අවධියක සිරින කාලය පුරාම මනස පවතින්නේ හවාංග තත්ත්වයේය. සිහිනයක් දකින්දී මනස ක්‍රියාකාරී අවධියක පවතී.

ඉහත සඳහන් කළ ආකාරයට, විත්ත විවි තත්පරයකට 600 ක් වැනි අධිවේගි ග්‍රීසුනාවයකින් ක්‍රියාකාරීවාවන් (නිදුසුනක් වශයෙන් සිනමාවක් නරඹන විට හෝ තරගකාරී ක්‍රිඩාවක යෙදී සිරින විට) මොළය මිලිසේකන්සිස් දහයේ (තත්පරයකින්

ආහෙන් පංග දහයක් එහෙමි තත්පර 0.01 ක්) තොරතුරු පැකැට්ටූ සකස්කිරීමෙහි යෙදාන අතරතුර මනස හවා ගැනීම සහ ඉන් පසුව එම වස්තුන්වලට ඇලි (තන්හාව හේතු කොට ගෙන) මහෝ සංකාර ආදිය ජනනය කිරීමේ ක්‍රියාවලිය ගෙන විමසා බැලීමයි.

ඉහත සාකච්ඡාවහි මුළු අරමුණ වූයේ බැහැරීන් තොරතුරු ලබා ගැනීම සහ ඉන් පසුව එම වස්තුන්වලට ඇලි (තන්හාව හේතු කොට ගෙන) මහෝ සංකාර ආදිය ජනනය කිරීමේ ක්‍රියාවලිය ගෙන විමසා බැලීමයි.

12. මෙම ක්‍රියාලය මත, වාචිකව හෝ කායිකව තවදුරටත් කටයුතු කිරීමට නීරනය කළ හැක, එහි ප්‍රතිච්ලිය වන්නේ ව්‍යාපෘති සංකාර හෝ කාය සංකාර ජනනය කිරීමයි. අප මෙහෙදි වාචික හෝ හෝතික ක්‍රියාවක් කරයි. ඒ සියල්ලම මනසින්ද ක්‍රියාවල නාවයි, සම ක්‍රියාවක්ම කරන්නේ සිතිච්චිල ක්‍රියා දාමයක් නැතහාත් විත්ත වීම් ඇසුරෙනි.

ඛුඩන්වහන්සේ මහෝ ප්‍රබිජ්‍යා දම්මා.... එහෙම අපකරන්නාවූ සම දෙයකම ප්‍රමුඛත්වය ගන්නේ මනසයි වශයෙන් දේශනා කළේ එහෙයිනි. මනසෙහි මුළුකත්වයෙන් තොරව නැතහාත් විත්ත වීම්යක් ජනනයකින් තොරව අපට ඇගිල්ලක්වන් එසවිය නොහැක . අපගේ හෝතික ගිරිරයේ සංකීර්ණ ව්‍යවස්ථාපිති පාලන මධ්‍යස්ථානය වශයෙන් මොළය ක්‍රියාකරමින් මනස අපේක්ෂාකරන්නාවූ සින්සම දෙයක් ඉඩට කරගැනීමට ආධාර කරයි; “ ස්වච්චන්දනාවයක් (නිදහස් අතිමතය) නැතැයි ස්නායුවේදයේ සඳහන් වේ - එය දුර්මතයක් ” කියවන්න .

වැකිදුර කියවීම පිණිස: “A Comprehensive Manual of Abhidhamma”, by Bhikkhu Bodhi (2010). මෙම පොතහි විත්ත සහ වේතසික ගෙන ඉස්තරම් සාරාංශයක් දක්වා ඇතන් පටිච්ච සමුප්පාද සහ අනිච්ච, දක්ඛ සහ අනත්තා ගෙන ඇති විමර්ශනය නිවර්ද නොවේ.

සංජ්‍යනනය යනු කුමක්ද?

<http://puredhamma.net/difference-between-dhamma-and-science/consciousness-a-dhamma-perspective/what-is-consciousness/>

Consciouness යන්හට භාවිතා වන අනෙක් වචන නම් “සිහි ඇති බව ”, දැනීම , සම්පූහනය සහ වික්ද්‍රාණය වේ.

1. මිනිසා තුළ සංඡානනය හෝ සිහි ඇති බව ඇති වන්නේ කෙසේදැයි පහඳා දීමට බෙහෝ දුරශන වේදින් මහත් උත්සාහයක් දරා ඇත. හොතිකවාදින්ට මිනිසා සඳී ඇති සියල්ලකම ආරම්භය ගෙරිරයයි. ඔවුන් සංඡානනය මොළයේ ක්‍රියාවලිය ප්‍රතිඵ්‍යුතු සේ දැකි. ද්වීපකාරය පිළිගෙන්නා අයට සංඡානනය හොතික ගෙරිරයෙන් පැහැදිලිව වෙනස් වන දෙයක් වන අතර එය දේශ්‍රව වාදී ආගම් සංකල්පයේ “ආත්මය ” භා සම්බන්ධවේ. බුද්‍යන්වහන්සේගේ දහමට අනුව සංඡානනය (වික්ද්‍රාණය) භා සිරුර මිනිසා සකස් වී ඇති පංචක්කන්ධ යන් ගෙන් දෙකකි. සංඡානනය සිරුතරෙන් ආරම්භ තොවේ නමුත් සිරුර සමඟ ප්‍රතිසන්ධියේදී හට ගෙනි.

2. මුලින්ම අප සංඡානනය යන්න නිර්වචනය කරමු.

සිහිඇති බව යනු දැනුවත්ව හෝ සවිංචුතිකව හෝ සංපූජානනයෙන් යුතුව සිටීම යයි බුද්‍යන්වහන්සේ වදාල යේක .

නවීන විද්‍යාවට අනුව සංඡානනය විවිධ ආකාරයෙන් නිර්වචනය කරයි. එහෙත් විද්‍යාදැයින් භා දුරශන වේදින්හා අතර ඇති පොදු එකගතාවය අනුව සංඡානනයෙන් යුතුව සිටීම යනු තමා අවට ඇති පරිසරය ගැන භා තමා ගේ පැවතන්ම (ස්ව සංඡානනය) ගැන තමා දැනුවත්ව සිටීම වේ.

එසේ හෙයින් විද්‍යාව සහ බුද්ධ ධම්ම යන දෙකම සංඡානනය යන්හට එකම අදහසක් දෙන බව පැහැදිලිය. කෙසේවෙතන් බුද්‍යන්වහන්සේගේ නිර්වචනයට මනසද අඩංගුය. රිට ප්‍රධානතම හේතුව වන්නේ බුදු දහමට අනුව දාජ්‍රී, ගුවනා ආදි සංඡානන ආකාර සය, හට ගැනීම භා මනස සෘප්‍රව සම්බන්ධවන නිසාය.

3. සංඡානනයේ ආරම්භය පහඳා දීමට නසාය තුනක් වේ.

නුතන විද්‍යාව මුළුමනින්ම පදාර්ථ මත පදනම් වුවකි: පවත්නා සියලු හොතික ද්‍රව්‍ය (පදාර්ථ) වලප්‍රතිවයට හේතුවෙයේ මහා පිපිරුමය (big bang), සියලු සජිවී සත්ත්වයින්

පරිනාමවූයේ මෙම අභිච්‍රිත පදාර්ථයන්ගෙන්ය, එහෙයින් සංඡානනය පවා යම් ආකාරයකින් මෙම අභිච්‍රිත පදාර්ථයන්ගෙන් පරිනාමයට ලක්විය.

දේවවාදී ආගම් විශ්වාස කරන්නේ සංඡානනයන් යුත් මිනිසා සහ සතුන් සර්වබලධාරී දැඩියෙකු විසින් මැඩු බවයි.

ඛුළන්වහන්සේගේ දේශනාව මෙම මත දෙකටම වඩා වෙනස්ය. ඉන් පවසන්නේ සංඡානනය සහිත සංඡානනය සහිත සංඡානනයන් (මිනිසා හා තිරසන් සතුන්) අභිච්‍රිත පදාර්ථයන්ගෙන් වෙනස්වන බවයි. එහෙන් ඒවා කිසිවෙකු විසින් මැඩු දේවල් නොවේ. නමුන් සීවයට අනාවර්ත්තය කළ හැකි මූලාර්ථිතයක් නැත, සීවය සෑම විටම පැවතුනාවූ දෙයකි, එය සඳාතනිකවම පවතී (නිවහ් දැකිනා තෙක්) . සෑම දෙයකටම මෙන්ම සීවයටද හේතුවක් ඇත.

4.සංඡානනය යනු නුදුක් දැඩිවී හෝ ගුවනා සංසිද්ධියක් වාර්තා කිරීමක් පමණක් නොවේ. එය සංඡා හෝ වේදනා වැනි අනේකවිධ මනෝ සාධක රාජීයක් හා සම්බන්ධයි.

කැමරාවකින් පූසෙකුගේ පින්තුර්යක් ගත්තත් පූසා සිටින බව කැමරාව නොදැනී. අනෙක් අතට පූසාව දැකින බල්ලෙකු පූසා එහි සිටින බව දැනී. පූසා දැකිනවා පමණක් නොව පූසා සිටින්නාවූ තැන නියත වශයෙන්ද දැන පූසා අල්වා ගැනීමට පවා පෙළැඳීම්. අප යම් දෙයක් දැකිනවා පමණක් නොව එය නියත වශයෙන්ම පවතින ස්ථානය ද දන්නා බව ඔබ සිතා බැඳුවාද? මෙම හැකියාව නොමැත්තේ නම් අනෙක් වස්තුන්වල නොගැටී අපට ඇවේදීමට පවා නොහැකිය. අප ඉදිරියේ සිටින ප්‍රද්‍ර්ගලයෙකු අඩ් කිහිපයක් පමණක් ඇතින් සිටින බව අප දන්නේ කෙසේද? සංඡානනය, සවේතනික සහවයෙකුගේ මනස හා සම්බන්ධ ය. මෙම හැකියාව මෙතෙක් පැහැදිලි කිරීමට වේද්‍යාව සමන් වී නැත.

5. සංජානන අත්දැකීමක ඇති සුවිශේෂ ගුනය එනම් ගුනාත්මය, රත්තපාටෙහි රතු බව, උනුසුමෙහි උනුසුම් බව ආදිය ගැනද සාකච්ඡාවට භාජනය වේ. අපීවි පර්මානු වලින් සඳහාමිලත් ප්‍රාණියෙකු තුළ මෙවන්නක් ඇතිවන්නේ කෙසේද? නූතන විද්‍යාවෙහි සහ ද්‍රේගනාවේදයේ මෙම ගැටළීවට දෙඟකාරයක විසඳුම් යෝජනා කර ඇත.

සෙසලයක් ප්‍රතිචාර දැක්වූ පමණින් එයට සංජානනය (වික්‍රේක්‍රානාය) ඇතැයි කිව නොහැක. පාරිසරික සාධක වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සෙසලයක් ප්‍රසාදනාය හෝ සංකේතවනාය විය හැක. ඇත්තව ගැනයෙන්ම ගාකයක් ආලෝකය දෙසට හැරීම එවැන්නකි. ගාක (ඉන්දිය සංප්‍රජානනයෙන් යුත්) සවේතනික නොවේ. යම් වස්තුවක් බාහිර බලපෑමකට ප්‍රතිචාර දැක්වූව පමණින් එය බාහිර බලපෑම ගැන “මානසිකව දැන්නේ යයි ” එනම් සංජානනය (වික්‍රේක්‍රානාය) පවතී යයි කිව නොහැක.

6. එහෙයින් විද්‍යාගුදින් සහ ද්‍රේගන වේදීන් සියලු දෙනාම මිනිසෙකුගේ මානසික අංය සකස් කරන්නාවූ මානසික සමස්ත සතර වන දැනීම, සංවේදී බව, වෙතනා (ඇතිවීම) සහ සංජානනය ගැන ඇති ගැටළීව විසඳීමෙනිදී එම විසඳුමට බොහෝ දුරස්ය. මෙම මුළු අවස්ථාවේදී ඔවුන් තම අවධානය යොමුකරන්නේ සංජානනය සහ සංවේදීතාවයට පමණක් වන අතර නොසර්ගික හෝ ස්වායන්ත්‍ර (intrinsic) මානසික ස්වභාවය සම්පූර්ණයෙන්ම නොසලකාහැර ඇත. පූර්ණ හොතික ආරයකින් මේ සම්බන්ධව ලද හැකි ප්‍රගතිය කෙතෙක්දැයි විමසා බැලීම වට්.

7. කෙසේවෙතත්, මානසික අංග නොසලකා හැර පූර්ණ “පර්යාලෝකයක් ” සහස් කළ නොහැකි බව සමහර ප්‍රමුඛ පෙරේ විද්‍යාගුදින් දැන් අදහස් දක්වා ඇත. 20 වන ගෙවීමෙන් ආරම්භයේදී එම දැක්වූ “ක්වොන්ටම් යන්ත්‍රනය” (Quantum mechanics) සමග මෙම නැමුරුව ආරම්භ විය. එය සෙමෙන් තහවුරු වන බව පෙනේ. සමහර වැදගත් අදහස් ගුන්ට රාගියක සාකච්ඡා කර ඇත “Wholeness and the Implicate Order” (by David Bohm, 1980), “Quantum Enigma” (by Bruce Rosenblum and Fred Kuttner, 2006), “Biocentrism” (by Robert Lanza, 2009).. කෙසේවෙතත්, හොතික පදාර්ථවලට පෙර මනස පැවතුන නිසා, මනස “ක්වොන්ටම් සංයිද්ධියක” විද්‍යාමානවීමක් සේ හැඳින්වීමේ ප්‍රයත්තයද අසාර්ථක වනවා

ඇත, “ද්වී සිදුරු පර්යේෂණය - මනස හා පද්ධර්ත අතර ඇති සහසම්බන්ධතාව ?” කියවන්න.

8. මෙහිදී සංජානනය (**වික්ද්‍යාත්‍යාචාරු**) ගැන සාකච්ඡාවට හාජානය කළේ , අරහතුන්වහන්සේ නමකගේ හැර අන් සිංහී අයෙකුගේ සංජානනය කෙමෙස් වලින් දුෂ්චිතව පවත්නා බව සැපුකිල්ලට නොගෙනය . අපගේ සංජානනය ගුද්ධ නොවේ, එය මේ දුම් වලාවකින් වැසුන ජනෙල් විදුරුවකින් බලන්නා මෙති. මෙය “වික්ද්‍යාත්‍යාචාරු (සංජානනය) ” සහ “ මනස පිරිසිදු කර සංජානනය ව්‍යෙදනය කර ගැනීම ” කියවන්න.

1. සිතිවිලි (විත්ත), සංජානනය (වික්ද්‍යාත්‍යාචාරු) සහ මනස (හඳය වත්ත)

- හඳුන්වීම

යමක් අනිධම්ම හැඳුක්මට රිසි බවක් නැතත් මෙම කොටස කියවීමෙන් යහපතක් සිදුවේ.

1. අනිධම්මයෙන් කොටස් කිහිපයක් රචනා කළ පසු මනස හා සම්බන්ධ සමහර පාලි පදනම ඉංග්‍රීසි අදහස ගැන කෙටි හඳුන්වීමක් ඉදිරිපත් කිරීම යෙහෙකි යයි සිතුවෙමි. අවසානයේදී වවන වැදුගත් නොවේ වැදුගත් වත්තේ සංකල්ප මතාව අවබෝධ කර ගැනීමයි. එහෙත් සංකල්ප නිවර්ද්ධ ඉදිරිපත් කිරීමට නම් වඩාත් උච්ච වවනය තෝරා ගෙනුතු වේ.

මෙය සැහෙන වෙනසකර කාර්යයක් වත්තේ මනස හා සම්බන්ධව කරා කරන විට භාවිත කරන පාලි පද (මතෙක් සහ වික්ද්‍යාත්‍යාචාරු වැනි පද) වල අදහස වඩාත් භෞදින් ප්‍රකාශවන උච්ච ඉංග්‍රීසි වවන හිගය නිසාය. අනිච්ච දුක්ඛ අනත්රේ සඳහා යොඳාගත් ආකාරයට පද හඳුන්වා දීම පිණිස රචනා කිහිපයක් ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයයි සිතම්.

අනිධම්ම කොටසෙහි වැඩි විස්තර සඳහන් වේ.2. පරිවර්තනය කරදී වින්ත යන්නට “සිතිවලි ”ද, විස්තර යන්නට සංඡනය ද, මතේ යන්නට මනස යන පද පොදුවේ භාවිතා කෙරේ. මනස යන්නට පාලි පදය වන “හදය වත්තු ” මෙම ප්‍රකාශනවලදී භාවිතා කරමි. මනසට මෙම පදය භාවිතා කිරීමට හේතු මොනවාදයි මූලින්ම සොයා බලමු.

වින්ත (සිතිවලි) පහල වන්නේ හදය වත්තු වෙහිය, එහෙයින් එයට මනස හෝ “මනස පිහිටි ස්ථානය ” යයි පැවසීම වඩාත් උච්චය. කාම ලෝක, රුප ලෝක හෝ අරුප ලෝක යෙහි (හෝ නුම් තල 31 න් ඕනෑම තැනක) “මත්තු ලෝක ” (මත්තු තලය) සහ “පදාර්ථ තලය ” අතර සම්බන්ධය (අභිය හෝ පුරුෂ) වන්නේ “හදය වත්තු ”ය. මනස හෝ “හදය වත්තු ” ඉතා සියුම් රුප (පදාර්ථ) ගනයට වැටෙ. අනිධම්මයෙහි එන පද අනුසාරයෙන් නම් “හදය වත්තු ” සක්‍රීන්නේ පරිසන්ධි අවස්ථාවේදී වාත්තු දශකයක් වශයෙන් ය. අරුප ලොකයේ ස්ථිවීන් භා ආණිත එකම පදාර්ථ ගේෂය වන්නේ “හදය වත්තු ”ය. එය පර්මානුවකටත් වඩා බෙහෙවින් කුඩා. “දශක ” ආකාරයෙන් ඇති “ගුද්ධාෂ්ධක ” ආකාරයකි.

නිදුසුනක් වශයෙන් ව්‍යුති පරිසන්ධි මාරුවීම (සංක්‍රාන්ධිය) ප්‍රසෙකුගෙන් මිනිසෙකුට සිදුවේ නම්, ප්‍රස් “හදය වත්තු ” ව මැරි මිනිස් “හදය වත්තු ” ව හටගනී, ඊලග ආසන්නම විත්තය උදාවන්නේ මිනිස් ගන්ධ්‍යින යාගේ මිනිස් “හදය වත්තු ” හෙවත් මිනිස් මනසෙහිය. “ ව්‍යුති පරිසන්ධි මාරුවීම - අනිධම්ම විස්තරයක් ” කියවන්න . මෙය සිහයේ තබා ගනීමින් අත්‍යන්ත, මූලික මූල ද්‍රව්‍යය ගැන සාකච්ඡා කරමු.

3. ඒකාන්ත (නිර්පේෂණ) අර්ථයෙන් (පර්මත්ත) වස්තු සතරක් ඇත්: වින්ත, වේනසික, රුප සහ නිඩ්ඩුන. නිඩ්ඩුන නුම් තල 31 කින් යුත් “මේ ලෝකය ”ට අයන් තොටේ. එහෙයින් “මේ ලෝකයේ ” ඕනෑම දෙයක මෙන්ම සැම දෙයකම ඇත්තේ වින්ත, වේනසික සහ රුප පමණි.

වින්ත සහ වේනසික, භාම වන අතර, අතර දැනෙන සැම දෙයක්ම රුප වලින් සක්‍රී ඇත.

විත්ත වර්ග 89 (හෝ 121) ඇති අතර වේනසික වර්ග 52 ක් හා රුප වර්ග 28 ක් ඇත. මේ සියල්ල වග භා සාරාංශ යටතේ දක්වා ඇත.

4. “විත්ත” තනිව උපදින දෙයක් නොවේ, එහෙත් බොහෝ වේනසික (මනෝ සාධක) අසුරු කොට උපදි. ඕහැම “විත්ත” යක් අසුරු කොට උපදිනාවූ වේනසික 7 ක් ඇත. මෙම වේනසික 7 ට අමතරව සාමාන්‍යයෙන් හටගන්නා තවත් වේනසික ඇත. මෙය “වේනසික - මනෝ සාධක” යටතේ සාකච්ඡා කර ඇත.

හොඳ හා නරක වේනසික ඇත. සුපුරුද වේනසික වන්නේ ලෝහ, ද්‍රේවිෂ, මෝහ සහ අලෝහ, අද්‍රේවිෂ, අමෝහ වේ. එහෙත් තවත් බොහෝ වේනසික ඇත. යම් විත්තයක් “යහපත්” (කුසල) විත්ත හෝ “අයහපත්” (අකුසල) විත්තයක් දැයි තීරණය කරන්නේ විත්තය අසුරු කරන්නාවූ වේනසිකය අනුවයි. යම් විත්තයක ඇත්තේ එක්කේ හොඳ හෝ නරක වේනසිකයක් පමණි, ඒවා මිශ්‍රව පවතින්නේ නැත.

5. විත්තයක් පහල වී විනාශයට පත්වීමට ගතවන්නේ තත්පරයකින් බිලියනයකින් ප්‍රංශවකටත් අඩු කාලයක් වුවත් එම නිමේෂයක් වන් ආයු කාලය තුළදී එය දුෂ්චිත බවට පත්වේ. සර්ව වේනසික 7 සමග “පාරුද්ධ විත්ත” යක් (“පබාස්වර විත්ත” හෝ සංස්කෘතයෙන් “ප්‍රහාස්වර විත්ත”) සේ ආරම්භවේ, බොහෝ අනෙක් වේනසික හා ඒකාබද්ධ වීමෙන් කෙලෙස් වලින් දුෂ්චිතවූ විත්තයක් හෝ **වික්ද්‍යාතානා** බවට කුමයෙන් අවකුමනය (තත්වය හෝ ගුනය පිරිහිම) වේ. වැඩි විස්තර වලට නොගොස් මෙයට අදාළ පියවර 9 විමසා බලමු.

විත්ත, මනෝ, මනසිං, නඩයෝ, pandaran පන්දුරන්, මන ඉන්දියන්, මනයාතන්, වික්ද්‍යාතානා, වික්ද්‍යාතානාක්කන්ධේ.

එහෙත් විත්ත යෙහි ආයු කාලය වන තත්පරයකින් බිලියනයකින් ප්‍රංශවකටත් අඩු කාලයක් තුළ දී මෙය සිදුවන්නේ අපගේ “ගති” වලට අනුරූපී වමය. අපට අපගේ මුළු සිතිවිලි පාලනය කළ නොහැක්කේ එහෙයිනි. එහෙත් එම ආරම්භක සිතිවිලි, කථාව හෝ කායික ත්‍රියාවක් බවට පරිවර්තනය වූ විට ඒවා පාලනය කර ගැනීමට ඉඩික් ලැබේ.

අවසන් ප්‍රතිච්ලිය හඳුන්වා දීම පිණිස “විත්ත” යන පදනය තව දුරටත් භාවිතා කෙරේ. එහෙත් මෙම සංසිද්ධියෙහි ආරම්භක විත්තය වෙන් කර හඳුනාගැනීම පිණිස එය “ ගුද්ධ විත්ත ” හෝ “පබාස්වර විත්ත ” වශයෙන් හැඳින් වේ.

තත්පරයකින් බලියනයකින් පංගුවකටත් අඩු කාලයක් තුළදී සිදුවන්නාවූ මෙම සංසිද්ධියෙහි අවසන් ප්‍රතිච්ලිය වන්නේ වික්ද්‍යාත්‍යාක්නීය් ය. මෙම කෙලමක් මගින් දුෂ්චිත වීම තම කැමැත්තෙන් මුළු අවස්ථාවේදී පාලනය කළ නොහැක , යමෙකුගේ “ගත්” වලට අනුව එය ස්වයංක්‍රීයවම සිදුවේ. අපට කළ හැකි එකම දෙය වන්නේ අපගේ “ගත්” වෙනස් කර ගැනීමයි.

6. පහත සඳහන් උදාහරණය අප විමසා බලමු: පිරිසිදු ජ්‍යෙෂ්ඨ අධ්‍යාග විදුරැවක් සර්ව වේත්සික 7 සහිත විත්ත සේ ගත හොත් එයට සිනි (මහෝ) සහ ලුනු (මනස්) බිඳක් මිණු කළ හොත් එය දුෂ්චිතවූවත් දුෂ්චිතවූ බවක් නොපෙනේ. රේලගට දුම්රිරු සිනි ස්වල්පයක් එයට එක් කළ හොත් ජ්‍යෙෂ්ඨ ගුරු පාටට දුර්වල්තා වන බව පෙනේ. මෙය හඳයන් අදියර බදාය. ඉන්පසු එයට වොක්ලට් කිරී ආදිය එක් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ අඹාස්වර විත්ත වේ, එහෙත් එය බොහෝ දුරට තවමත් ජ්‍යෙෂ්ඨය. එය වික්ද්‍යාත්‍යාක්නීය අවස්ථාවේ ඇති දුෂ්චිතවූ විත්තය මෙන්ය. වික්ද්‍යාත්‍යාක්නීය යනු දුෂ්චිතවූ විත්ත යයි.

අරහතුන් වහන්සේගේ විත්ත “මනස් ”අවධියෙන් ඔබිබට දුෂ්චිත නොවේ (අරහතු එල සමාපත්තියට සම වර්දී “නිබිඩාන සුඛ ” යෙන් සිරිනා විට අරහතුන්වහන්සේට ඇත්තේ පබාස්වර විත්ත හෝ ගුද්ධ විත්තය) . අන් සෑම අයක්ම වික්ද්‍යාත්‍යාක්නීය අවධියට පත්වේ. එහෙත් යමෙක් සෝවාන් අවධියට පත්වූ වූ විර්දී පවා දුෂ්චිත මට්ටම බෙහෙවින් අඩුය. එසේ වන්නේ සෝවාන් පුද්ගලයා අපායගාමී “ගත් ” අත්හැර දාමා ඇති හෙයිනි.

මෙවන් අධි වේගි ක්‍රියාවලියක් තුළ ආත්ම ගෙක්තියෙන් පමණක්ම පාලනය කළ නොහැක. ඒ සඳහා නියම පිළිවෙළ වන්නේ පියවරෙන් පියවර ලෝහ ද්‍රව්‍යෙහි සහ මෝහ යන්ගෙන් මනස පිරිසිදු කර ගැනීම බව අපට දැන් පැහැදිලිය.

“මහෝ ” යන්න මනසට යොදා ගත නොහැකි බව දැන් ඔබට පැහැදිලි වනු ඇත. “මහෝ ” යනු අල්ප මාත්‍රාවක් දුෂ්චිතවූ විත්තය යයි. එය කුම කුමයෙන් දුෂ්චිත වී

වික්‍රේත්‍යාණ අවධියට පත්වන විට එය එම “සිතිවිලි අරමුන” ට හෝ ආරම්මන යට අදාළ සියලුම වෙනසික අල්වා ගනී.

අවසාන අධිකරණයේ අති ගම්හීර දෙයක් සිදුවේ. මහසිකාර වේනසික විසින්, සිද්ධියට අදාළ අනාගතය හා සම්බන්ධ “අපේක්ෂා සහ සිතින” මෙන්ම සියලුම අදාළ අතිත වික්‍රේත්‍යාණ (නාම ගොත්ත වශයෙන් ස්ථීරව පිහිටා ඇති) ක්‍රියාවට නංවයි. නිදුසුනක් වශයෙන් මහරම් තිවසක් දැකිමෙන් සිතක් පහල වූයේ නම්, එම තිවස තමා මින් පෙර දැක ඇති එවන් නිවාස හා මෙන්ම තමා ගොඩනැගීමට සිතින මවත්තාවූ තිවස හා සංසන්ධිය කරයි. එහෙයින් අවසාන ස්වර්චපයේදී “වින්නය”, තමා දුටු වස්තුවෙහි ස්වභාවය පමනක් නොව තමාගේ කැමති අකැමති බව ආදියද ප්‍රකාශවන්තාවූ වඩාත් සංකීර්ණ දෙයකි.

මෙම “වින්න” හෝ වික්‍රේත්‍යාණ යෙහි අවසාන අදියර, එම විශේෂීත සිද්ධිය සම්බන්ධයෙන් වූ යමෙකුගේ රුචිය අර්ථවය ආදිය අඩංගු “සංයුත්ත සතිමත්බව හෝ දැනීම” යි.

7. එකක් හෝ වික්‍රේත්‍යාණක්කන්ධේ කිහිපයක් හෝ අප ප්‍රත්‍යාශ්‍ය නොකරයි, කළ නොහැකියි එහෙත් අප සිතිවිල්ලක් යයි දැනගන්නේ එවන් වික්‍රේත්‍යාණක්කන්ධේ රාජියක එකතුවකි, එය තවදුරටත් අප හඳුන්වන්නේ විත්ත හෝ සිතිවිල්ලක් වශයෙනි, “ සිතිවිල්ලක් යනු කුමක්ද? ” සහ “ විත්ත සහ වෙනසික - වික්‍රේත්‍යාණ (සංජ්‍යනය) පහල වන්නේ කෙසේද? ” කියවන්න.

එවන් ඉන්දිය අන්දැකීම් සඳහා භාවිතාවන විකල්ප පද වන්නේ විත්ත , සිතිවිලි , සංජ්‍යනය සහ වික්‍රේත්‍යාණය වේ.

එහෙයින් , අප පොදුවේ වික්‍රේත්‍යාණය වශයෙන් හඳුන්වන්නේ විත්ත රාජියක එකතුවකි. පරිවිවසමුජ්පාද යෙහි “අවිච්ඡා ප්‍රතිච්ඡා වික්‍රේත්‍යාණ” යන්නෙහි වික්‍රේත්‍යාණ වශයෙන් ගන්නේද මෙම විත්ත රාජියක එකතුවය, වඩාත් නිවැරදිව වික්‍රේත්‍යාණක්කන්ධේ රාජියක එකතුවකි.

8. වැදගත් පොදු සම්මත කිහිපයක් පෙන්වා දීමට කැමැත්තෙමි.

සිතිව්ලි (ඉංග්‍රීසි භාෂාවන් පවා) යන පදයට අදහස් රාජියක් පැවතිය හැක.

<http://en.wikipedia.org/wiki/Thought>

සාමාන්‍යයෙන් “ විත්ත ” යන පදයෙන් සිතිව්ල්ලක් යන අදහස ප්‍රකාශ කිරීමෙන්, වික්ද්‍යාත්‍යාය යන පදය සිතිව්ල්ලක් ආණ්ඩිත “සිතිමන් බව” ප්‍රකාශ කිරීමෙන් යොදා ගනී. බොහෝ විට එසේ කිරීමෙන් ගැටළුවක් මතු නොවුනත් සාකච්ඡාව වඩාත් ගාස්ත්‍රීය බවට පත්වේ නම් වැඩි විස්තර සඳහා නැවතන් මෙම කොටස කියවා බලන්න.

2. වික්ද්‍යාත්‍යාය (සංජානනය) විවිධ වර්ග හා ආකාර විය හැක

1. වික්ද්‍යාත්‍යාය සවේතනික සත්ත්වයින්ට විශේෂිතයි. ගාක සංඝ්‍යාව වූවත් වික්ද්‍යාත්‍යායක් නැත, ඒවා පරිසර සාධක වලට ප්‍රතිචාර දැක්වුවත් සිතිමේ හැකියාව නැත. සවේතනික සත්ත්වයින් තමුන් සංඝ්‍යාව බව දැන් එහෙත් එම මූලික සංඝ්‍යාව බව දැනීම අත්ත වශයෙන්ම වික්ද්‍යාත්‍යාය නොවේ.

වික්ද්‍යාත්‍යායනි මෙම පාරිඥ්ඛල මට්ටම (මූලික සංඝ්‍යාව බව දැනීම) හඳුන්වන්නේ විත්ත අවස්ථා වශයෙනි.

විත්ත උදාවන්නේ විත්ත හා එක්ව යන “මනෝ සාධක” හෝ වේතසික 7 ක් සමගය, මෙය “ විත්ත සහ වේතසික - වික්ද්‍යාත්‍යාය (සංජානනය) පෙළ වන්නේ කෙසේද? ” යන්හෙහි විස්තර තර ඇත. එය තවදුරටත් අවධාරණය කිරීම පිණිස මෙසේ සඳහන් කළ හැක. ගුද්ධ විත්ත උදාවන්නේ සර්ව වේතසික සමග වන අතර සෑම විටම විත්ත යනට එම වේතසික 7 පවතී.

එහෙත් සවේතනික සත්ත්වයෙකුගේ විත්ත උදාවූ ක්‍රමාන්තිකීම අනෙක් වේතසික මගින් දුෂ්චිත වේ. විත්තයක් තත්පරයකින් බ්ලියනයකින් පංගුවකටත් අඩු කාලයක් වන ආයු කාලය තුළදී එය ක්‍රමයෙන් හොඳ හෝ නරක වේතසික මගින් දුෂ්චිත වේ. නය සිදුවන්නේ පියවර 9 කිනි. මෙය මෙත “ සිතිව්ලි (විත්ත), සංජානනය (වික්ද්‍යාත්‍යාය) සහ මනස (හඳුය වන්තු) - හඳුන්වීම ” යටතේ විස්තර කළේමු.

2. “විත්ත සහ වේතසික - වික්ද්‍යාත්‍යාය (සංජානනය) උදාවන්නේ කෙසේද? ” විස්තර කර ඇති පරිදි විත්තයකට “වර්ණ” එක් කරන්නේ එම අනිරේත වේතසික වේ: විත්තය

සමග යහපත් වේනසික සමුහයක් උඩවුනි නම් එය “හොඳ විත්තයක්” හෝ “හොඳ වික්ද්‍යාතාය ” ක් වන අතර එය “අයහපත් වේනසික ” සමුහයක් නම් සිතිවිල්ල හෝ වික්ද්‍යාතාය අයහපත් එකක් වේ (එම වේනසික අම්ගුව පවතී). එසේම, යහපත් හෝ අයහපත් සහයට නොවැවෙන නොබඳ සිතිවිලි හෝ නොබඳ වික්ද්‍යාතාද ඇත.

නොයෙක් ආකාරයට වික්ද්‍යාතා අත්විදිය හැක. මෙම සහ ආකාරයකටම විශේෂීතව නාමයක් දිය නොහැකි නිසා ඒ සහ ආකාරයක්ම වික්ද්‍යාතා වශයෙන් සමුහ ගත කොට ඇත. විත්ත, වික්ද්‍යාතා, මහෝ යන පද මෙන්ම වක්බූ වික්ද්‍යාතා, සෝත වික්ද්‍යාතා ආදිය සහ විපාක වික්ද්‍යාතා වැනි පද නොයෙක් අර්ථයෙන් භාවිතා කරන හෙයින් තම මව භාජාව ඉංග්‍රීසි හෝ වින හෝ පාලි භාජාවට ඉතා කිරීමු භාජාව වන සිංහල ව්‍යවත් එම යෙදුම් වල අර්ථ ව්‍යාකුල විය හැක. එහත් ඒ සහ පදයකටම සූක්ෂමව අනන්තතාවයක් ඇති අතර තව දුරටත් විමර්ශනයේ යෙදෙන විට අර්ථයන්හි පවතින්නාවූ සූක්ෂම වෙනස් කම් පැහැදිලි වනවා ඇත.

3. බොහෝ විට වික්ද්‍යාතා යන්න පරිවර්තනය කරන්නේ “සංජ්‍යනය” වශයෙනි.

එහත්, උප වික්ද්‍යාතාය හෝ සංජ්‍යන ස්තර (layers of consciousness) සේ වික්ද්‍යාතා යන පදය විවිධ අර්ථයෙන් භාවිතා කළ හැක.

“සිත” යන පදය බොහෝ විට විත්ත , මහෝ සහ වික්ද්‍යාතා සඳහා භාවිතා කැන හෙයින් මෙම ගැටළුවට සිංහල කථාකරන්නන්ට නිතර මුහුන දීමට සිදුවේ. එසේම, සිංහල භාජාවන් උප වික්ද්‍යාතාය සඳහා යටිසිත යන පදය යොදා ගෙනි.

සිශ්මන්ඩ ගොඩිඩ් ගේ මතයට අනුව “උප වික්ද්‍යාතාය ” හෝ “යටි සිත ” වෙනම විත්තයක් නොවේ (එක විත්ස්ථානයකදී පැවතිය හැක්කේ එක විත්තයක් පමණි). සිහෘම විත්තයකට සංජ්‍යන ස්තර රාජීයක් පැවතිය හැක, මනසිකාර වේනසිකයට මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඇත.

නිදුසුනක් වශයෙන් එක් මොනොතකදී අපට උප වික්ද්‍යාතා රාජීයක් පැවතිය හැක. එක් විශේෂීත වැයනයක් මිලදී ගැනීමට, ලබන සතියේ දී සංචාරයක් සඳහා යාමට, නිවසක් ගොඩනැගීමට වැනි සැලසුම් පැවතිය හැක, මේ සියල්ල පවතින්නේ වෙන

වෙනම විත්ත වල උප වික්ද්‍යාභාණායෙහිය . අප ආගා කරන්නාවූ වාහනය වැනි වාහනයක් මහමගේ දුටුවහොත් වික්ද්‍යාභාණය ඒ ගැන ඔබගේ සේදුසියට යොමු කරනා හෙයින් එම වාහනය ගැන සුපරීජාවෙන් බලයි.

ඩුල්න් වහන්සේ හික්ෂුන්ට අවවාද කළේ වැදගත් වන්නේ නියම අර්ථය පහඳා දීම බවයි. වෙනත් භාෂාවකින් වාක්‍ය රාජියකින් ප්‍රකාශ කළ සූත්‍ර දේ මෙම වැදගත් පාලි පද ගැහුරු අර්ථ නිර්ච්චනය කරන හෙයින් පරිවිච සමුප්පාද හෝ තන්නා විස්තර කිරීමේද මෙන් අර්ථය පැහැදිලිව අවබෝධ කර ගැනීමට පාලි පද භාවිතා කිරීම වඩාත් උච්චතය.

ඉන්දිය ද්වාර හා කම්මිම ආණිත වික්ද්‍යාභාණ වර්ග

වික්ද්‍යාභාණ සංකීර්ණය. විවිධ ආකාරයෙන් සහ වර්ග වශයෙන් හය ප්‍රකාශවේ. වික්ද්‍යාභාණ කාන්ඩ දෙකක් ගැන පළමුවෙන් විමසා බලමු.

1.වික්ද්‍යාභාණ ආණිත කම්මිම හෝ සංකාර අනුව වර්ග කළ හැක :

කම්මිම වික්ද්‍යාභාණ, විපාක වික්ද්‍යාභාණ, සහ කිරිය (හෝ ක්‍රියා) වික්ද්‍යාභාණ.

මෙම පදවලින් අදහස් වන්නේ කුමක්දැයි සරලව විමසා බලමු.

කම්මිම හා සම්බන්ධයෙන් වික්ද්‍යාභාණ කාන්ඩ තුනකට බෙදා වෙන් කළ හැක. කම්මියක (සංකාර) නිරත වෙදේ උදාවන වික්ද්‍යාභාණය කම්මිම වික්ද්‍යාභාණය වේ. නිදුසුනක් වශයෙන් යමෙක් යම් දෙයක් සොරා ගනිදේ හෙතෙම ඒ ගැන දැනී, එනම් යමෙක් “සොරකම් කරන (බව දැනීම හෙවත්) වික්ද්‍යාභාණය ”.

කම්මිම විපාක වශයෙන් උදාවන වික්ද්‍යාභාණය, එහෙයින් එය අපගේ පාලනයෙන් තොරය. නුදෙක් එය ඒ ආකාරයයෙන්ම හට ගනී. එය අවසානන වික්ද්‍යාභාණ හෝ විපාක වික්ද්‍යාභාණ සේ හඳුන්වේ. විපාක වික්ද්‍යාභාණ යන පදයට මම වඩාත් කැමත්තක් දක්වමි. නිදුසුනක් වශයෙන් යමෙක් මහමග පා ගමනින් යන විට පාර අසබඩ යම් වටිනා වස්තුවක් ඇස ගසුනොත් එය වක්බූ වික්ද්‍යාභාණ (යමෙක් දැකිම) මෙන්ම කම්මිම විපාකයක් නිසා උදාව විපාක වික්ද්‍යාභාණ ද වේ.

තුන්වැන්න, කම්මිම හා සම්බන්ධ නැති, කිරිය (ක්‍රියා) වික්ද්‍යාභාණය . කම්මිම වශයෙන් හොඳ හෝ නරක තොවන්නාවූ යම් දෙයක් ගැන අප සිතන විට, කරා කරන විට ඒවා

සිදු කරන්නේ “කිරිය වික්ද්‍යාත්‍යාණයෙන්ය ”. අප නිවස පිරිසිදු කිරීමේ දෙනික වධා ගැන සිතිම හෝ කෙනෙකුගෙන් වේලාව කියදැයි ඇසීම හෝ යම් පාහයක් ලබා ගැනීමට මූලිතැන් ගෙයට ඇවිද යාම ආදිය කරන්නේ කිරිය වික්ද්‍යාත්‍යාණයෙන් යුතුවය.

2. අප වාහනයකින් යන අතර පිටත බලන විට අප බොහෝ දේ දැකී. අප එසේ බොහෝ දේ දැකිනා බව දැන සිටියත් ඒ සැම දෙයකටම අවධානය යොමු කරන්නේ නැත. ඒවා අප වෙත ඉදිරිපත් කරන්නාවූ විපාක වික්ද්‍යාත්‍යාණ වේ, එහෙත් බොහෝමයක් එම දේ ගැන අපට රැවිකත්වයක් නැත. එහෙත් හඳුසියේම, අපගේ කතුහළය අව්‍යුත්සන්නාවූ යමක් අප දැකී, සුන්දර නිවසක් යයි සිතමු. එවිට අපගේ අවධානය එය කෙරේහි රුදුවමින් එය අපගේ දුර්ගහ පරියෙන් ඉවත්වන තෙක්ම ඒ දෙස අවධාරනයෙන් බලයි. එය අපතුවූ “ගති” උත්තේෂනය කරන්නාවූ, අනිමතය ප්‍රකාශ කරන්නාවූ විපාක වික්ද්‍යාත්‍යාණ වේ. එය කම්ම වික්ද්‍යාත්‍යාණ ආරම්භ කිරීමෙන් තව තවත් කම්ම රැස්කිරීමට හේතුවන්නාවූ තත්වයකට අපව ඇද දමයි.

නිදුසුනක් වශයෙන් අප එම නිවස ගැන ඇත්තේන්ම උනන්දුවක් දැක්වූයේ නම් එවන් නිවසක් ගොඩ නාගා එහි වාසය කරන්නට ඇත්ත්තම් කෙනරම් හොඳ දැයි සිතන්නට පටන් ගනී. දැන් එම දුර්ගහය පදනම් කර අප සංකාර ගොඩ නගයි (එනම් කම්ම ජනනය කරයි). නිවස දැකිමේ මූල් විපාක වික්ද්‍යාත්‍යාණ හේතුවෙන් ගොඩ නැගුන සිතිවිලි හෝ වික්ද්‍යාත්‍යාණ කම්ම වික්ද්‍යාත්‍යාණ වේ.

අපගේ පීටතයේ සැම අත්දැකීමක්ම මූලික වශයෙන් මෙම කාණ්ඩ තුනට අයන්ය.

3. ඒ සැම වික්ද්‍යාත්‍යාණ යක්ම සම්පූර්ණ වෙනස් ආකාරයකින් ඉන්දිය ද්වාර මත පදනම්ව, කාණ්ඩ 6 කට බෙදා වෙන්කර විස්තර කළ හැක. එවිට වක්බූ වික්ද්‍යාත්‍යාණ (දැඩ්පාල සංජානනය), සේන (ගබ්ද), සානු (ගද සුවලු), පිටිහා (රස), කාය (ස්පර්ශ) සහ මනෝ (මනස) වික්ද්‍යාත්‍යාණ (සංජානනය) අපට ලබයි.

ඉහත දැක්වූ උදාහරණයේ වික්ද්‍යාත්‍යාණ ආකාර තුනම භට ගැනීමට හේතුව යේ වක්බූ වික්ද්‍යාත්‍යාණය යි, එනම් යමක් දැකිම නිසා හෝ දැඩ්පාල සංජානනය හේතු වෙනි. නිවසක්

අත්කර ගැනීමේ සිතිවිලි ඇතිවියේ මනයේ වන හෙයින් කම්ම විස්තුතානු අවධියේදී එවා මනෝ විස්තුතානු බවට පත්වේ.

එසේම වාහනයේ ගමන් ගන්නා වෙනත් මගියෙක් අප ස්ථ්‍රී කළ හොත් අප එම පුද්ගලයා දෙස හරේ බලයි, මක්නිසාද යන් අප කාය විස්තුතානුයකට (එය විපාක විස්තුතානු යක් ද වේ) මූහුන දුන් නිසාය. එම ස්ථ්‍රීයය අත්වැරදිමකින් වූ දෙයක් නම්, අප එය අමතක කර දමයි. එය යම් පුද්ගලයෙකු දැකීමක් වැනි උදායින සිද්ධියකි (කිරිය විස්තුතානු). කෙසේවෙතත්, එම පුද්ගලයා අප පෙර දී ප්‍රෝමාන්විත සම්බන්ධයක් පැවත්වූ කෙනෙක් නම්, අප කම්ම විස්තුතානු (මනෝ විස්තුතානු) ජ්‍යෙන්තය කරයි.

එහෙයින් ඔබ මේවා ගෙන ආව්‍යාපනය කිරීමෙන් අපගේ සියලු අත්දැකීම් මූලික වගයෙන් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකි බව අවබෝධ වේ. එනම් එම අත්දැකීම් විපාක විස්තුතානු, කම්ම විස්තුතානු සහ කිරිය විස්තුතානු හෝ ඉන්දිය සංජ්‍යනනය කාණ්ඩය වගයෙන් සමුහ ගත කළ හැක.

4. අනෙක් විස්තුතානු වර්ග ගෙන අපි පසුව සාකච්ඡා කරමු. මෙනෑන් සිට පරිවිච්චමුප්පාදයට බෙහෙවින් වැඳගත් වන දෙයක් සාකච්ඡාවට හාජ්‍යනය කරමු.

. පරිවිච්චමුප්පාද වකුය ආරම්භ වන්නේ “අව්‍යාප්ත පවිච්චය සංකාරා ” සහ “ සංකාර පවිච්චය විස්තුතානු ” ආදි වගයෙනි. මෙම විස්තුතානුය විපාක විස්තුතානුයක් හෝ කිරිය විස්තුතානුයක් නොවේ, එහෙත් කම්ම විස්තුතානුය ක් පමණි.

අප යමක් දැකීම හෝ ගුවනාය කිරීම, සාමාන්‍යයෙන් සිදුවන දේය. එවැන්නකට අදාළ විස්තුතානුය ජ්‍යෙන්තය කිරීමෙහි ලා අව්‍යාප්තව හේතු නොවේ. එවන් විස්තුතානුයක් හා ආග්‍රිත පරිවිච්චමුප්පාද වකුයක්ද නැත.

එහෙත් අප දුටු දේ හෝ අසු දේ මත පදනම්ව, ක්‍රියා කිරීමට තීරණය කළ හොත් (අප එයට ආගා කරනා හෙයින් ඒ දෙස හැවත වරක් බැලීමට තීරණය කළ හොත්) එවිට අප සංකාර සිද්ධියක් (කම්ම) ආරම්භ කරයි. දැන් එම නවතම සිද්ධිය “අව්‍යාප්ත පවිච්චය සංකාරා ” සහිතව (පවත්ති) පරිවිච්චමුප්පාද වකුය ආරම්භ කර “ සංකාර පවිච්චය විස්තුතානු ” වලට හේතු වේ. එනම්, මෙම විස්තුතානුය හට ගන්නේ සංකාර නිසාය, එහෙයින් එය කම්ම විස්තුතානුය කි.

5. සාමාන්‍යයෙන් පිටත කාලයේදී අපගේ ඉන්ඩියන් සය ඔස්සේ ඉන්ඩිය ආදාන (යොදවුම්) අති විශාල සංඛ්‍යාවක් නිර්තතරයෙන්ම අප වෙත ලැබේ. යම් දෙයක් අපගෙන් ගිලිහිඹි හැකි අති තිය නිසා, හැකි සෑම අදානයකටම අපගේ අවධානය යොමු කිරීමේ නැඹුරුවක් ඇත. නිර්තතරයෙන් ඉන්ඩිය සය අතර අවධානය යොමු කිරීමට, ඉඩිරියටන් පසු පසටන් මනස මෙහෙයවන නිසා, අපගේ මනස සාමයෙන් තොර් වීමට මූලික හේතුව වන්නේ ද මෙයයි. අපගේ ආගාවන් බහුලව යේ නම් එම සියලු ඉන්ඩිය ආදාන අනුව කටයුතු කිරීමට අපගේ මනස සියලු දිගාවන් කරා ඇඳෙනු ඇත.

වඩාත් කලබල පරිසරය යන් මගහැරීමෙන් (එනම් භුද්‍යකලා වූ තරහකට යාමෙන්) මෙම තත්ත්වය බාල කර ගත හැක. “එහෙන් අපට සයවන ඉන්ඩිය යෙන් ලැබෙන්නාවූ ආදාන නවතා දැමීය නොහැක ” එනම් මනස ය, මනස නවතා දැමීමට එය පිරිසිදු කළ යුතුය. නාවනාවෙති වැදගත්ම කරන වන්නේ මෙයයි. මෝන, ද්වේෂ සහ මෝනයෙන් (සාවද්‍ය දැකීම හෝ මිචිවා දිටියි) මනස පිඩාවට පත්වේ නම් “ නිසල මනස ”ක් මැඩිය නොහැක.

6. එහෙයින් අර්හතුන් වහන්සේ නමකගේ මනස කලබල කාර් පරිසරයක් වුවත් නිසසලය, නොදැවේ. සේවාන් පුද්ගලයාද යම්තාක් දුරට එය සිදු කරයි.

මාර්ගලිල බඩා ගැනීමට පෙර වුවද ,අනිවිව,දුක්ඛ, අනත්ත යන දහම් කරනු නැදුකේරීමෙන්, “සාවද්‍ය දෘශ්ඨීය ” ආණුත කෙලෙස් ක්‍රමයෙන් දුරට කර ගැනීමෙන් යමෙකුට සාමාධියට සහ ඉන්පසුව ද්‍යාන පවා බඩා ගතහැක.

එවිට මනස හරඟා ගලා යන විවිධාකාර වික්ද්‍යානු සංඛ්‍යාව අඩු වේ (“ ඒ ඇසුන් මගේ අසල් වැසියාගේ වාහනය වගේ, ඇ වෙළඳපොලට යනවාද? ” , “ මගේ සතුරන් අද කුමක් අර්බයා සැරසේද? ” , “ මටත් එවන් ගිරියක් වූ වා නම් ” , “ මට හවන් ප්‍රසන්න නිවසක් නැත්තේ ඇයි? ” ; මේ සියල්ල අපගේ මනස අනවශ්‍ය ලෙස පිඩාවට පත්කරන්නාවූ විවිධාකාර වික්ද්‍යානු වේ .

මේ සියල්ල පහසුවෙන් නවතා දැමීය නොහැකි බව අවබෝධ කර ගත යුතුය. මූලින්ම බුද්ධ දමීම හඳුරා අපගේ මනස පිරිසිදු කර ගැනීමෙන් ඒ සියල්ල ස්වයංක්‍රීයවම නතර වේ (සඳාකාලික සුඩ බඩා දෙන්නාවූ යහපත් දේ ඇති විට අනවශ්‍ය දේ ගෙන සිනිමෙන් ඇති එමය කුමක්ද?) .

3. වික්ද්‍යාත්‍රාණ , සිතිවිල්ලක් සහ උප වික්ද්‍යාත්‍රාණය

1. සිතිවිල්ලක් (විත්ත) පවතින්නේ විශේෂීත වූ අරමුනක් සහිතවය, එය වාහනයක් මිලදී ගෙන්න සිතනවා හෝ පා ගමනකට යාම ගැන සිතනවා වැනි දෙයක්ය. එක සඡනායකදී ඇත්තේ එක විත්තයක් පමණි. එහෙත් එය පවතින්නේ තත්පරයකින් මුළුයනයකින් පංගුවක් පමණි. එසේම මෙහිදී අප අත්විදින්නේ විත්ත රාජියකින් සමන්විතවූ වික්ද්‍යාත්‍රාණක්කන්ද යකි. යමෙකුට එක් විත්තයක් පමනක් කිසිවිටකවත් අත්දැකිය නොහැක. එහෙයින් අප සිතිවිල්ලක් යයි හඳුන්වන්නේ විත්ත රාජියක ප්‍රතිච්ලයක්ය. වඩාත් නිවර්දුව එය, වික්ද්‍යාත්‍රාණක්කන්දයක් සේ කැටිකළ විත්ත වේ රාජියක ප්‍රතිච්ලයකි.

සම විත්ත යකම, ඉතා වැදගත්වූ සංඟු, එසේස සහ මනසිකාර වේතසික ද ඇතුළුව, බොහෝ වේතසික ගැබ්ව ඇත. එසේම විත්ත යක මනෝභාවය විස්තර කරන්නාවූ “හොඳ” හා “නරක” වේතසික ද වේ.

යමෙක් කොළඹට පත්වූ විට ඒ අවස්ථාවෙහිදී ඇති බොහෝ විත්ත වලට ඇත්තේ වෙටර (පරිස සහ / හෝ ද්වේෂ) වේතසික වේ. එම පුද්ගලයාම කුසැගින්හෙන් බොලන අයෙකුට ආහාරයක් දෙන අවස්ථාවේදී ඇති විත්ත යෙහ ඇත්තේ කරනාවන්ත සහ/හෝ මෙම්තු වේතසික වේ. යහපත් හා අයහපත් වේතසික එකට මිශ්‍ර වන්නේ නැත, එනම් යමෙකුට ඇත්තේ එක්නේ හොඳ සිතිවිල්ලක් නැතහොත් නරක සිතිවිල්ලකි. වේතසික ගැන විමර්ශනයක් සඳහා “ වේතසික (මනෝ සාධක)” යියවන්න.

2. මනසිකාර සහ සංජු වේතසික සම විත්තයකම ඇත. අනීත මතකයන්, පුරුදු (ගති) සහ දැඩි ආගාවන් (ආසව) විත්තයක දුරා සිරින්නේ මෙම මේනසිකය. ගති සහ ආසව සම විත්තයකම විදහා පැවෙළ නැතත්, උත්තේෂනයක් ඇතිවූ විටක මත විය හැකි අයුරින් සුප්තව හෙවත් අක්‍රියව පවතී. ගති සහ ආසව විත්තයකින් විත්තයකට රුගෙන යයි (ඒවා ඉවත දමන තෙක්). එසේම නව පුරුදු සහ ආගාවන් ඕනෑම අවස්ථාවක එක් කර ගත හැක.

3. වික්ද්‍යාත්‍රාණ සිතිවිල්ලක් නොවේ එහෙත් එය සිතිවිල්ල වල අඩංගුය. විත්තයක සමස්ත අත්දැකිම නියෝජනය කරන්නේ වික්ද්‍යාත්‍රාණයයි , එය ප්‍රධානවගෙයන් විස්තර කරන්නේ

ඒම විත්තවල වේනසික මගිනි. එක් විත්තයක් හෝතු කොට ගෙන කිසිවෙකුවත් වික්ද්‍යාතා අත්හොඳකි. එහෙත් යමෙක් අත්දැකින්නේ විත්ත මිලියන හෝ බිලියන ගනනක සාමාන්‍යය කි. පොකුර හෝ ගොඩ යන්නට පාලියෙන් සහ සිංහලෙන් කන්ද යන්න භාවිත වේ. එහෙයින් අප අත්දැකින්නේ වික්ද්‍යාතාක්කන්ධය නැතහොත් විත්ත පොකුර හෝ සමූහ ගනනාවක සාමාන්‍යය (අගය) කි.

වික්ද්‍යාතාය බහුආංශික (පැති රාජීයක් සහිත) මෙන්ම සංකීර්ණ දෙයකි. විවිධ වර්ගයේ වික්ද්‍යාතා එකවර පැවතිය හැක. එක් අවස්ථාවක පවත්නා එක් වර්ගයක වික්ද්‍යාතාය ගෙන අප සාප්‍රුව දැන සිටියන් මත්‍යිටට නොපෙනෙන වික්ද්‍යාතා වර්ග බොහෝමයක් යට සැරවී පවතී. සිග්මන්ඩ් ලෞදිච් “උප වික්ද්‍යාතාය ” යයි හැඳින්වුයේ මෙයයි.

4. සිතිවිල්ලක් යනු ඕනෑම මොහාතක මනසේහි පවතින (දුරා සිටින්නාවූ) දෙයයි. මගේ සිල්ලර බඩු සඳහා මුදුල් ගෙවන විට මාගේ සිතිවිල් යොමුවේ ඇත්තේ එම ගනුදෙනුව වෙතයි. එහෙත් ඒ වන විටන් බොහෝ වර්ග වල වික්ද්‍යාතා “පසුබිමෙහි” ක්‍රියාත්මක වනවා විය හැක. මම නිවසක් ගොඩනගනවා, විහාරයක් සඳහා ඉගෙන ගන්නවා, බාරිකාවක් සැලසුම් කරනවා හෝ මාගේ දුරුවාගේ උපන් දින සාදය සැලසුම් කරනවා විය හැක, මෙම කිසිවක් ගෙන මම මගේ සිල්ලර බඩු සඳහා මුදුල් ගෙවන විට නොසිතුවත් , මෙම සියලු වික්ද්‍යාතා පසුබිමෙහි ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේවතත්, මේ කිසිවක් හෝ දිගු කළකින් මම නොසිතු දේවල් “උප වික්ද්‍යාතා ” යෙහි ගැඹුරින් පැවතිය හැක. එහෙත් ඒ ආකාරයේ වෙන් වශයෙන් දැක්විය හැකි “උප වික්ද්‍යාතාය ” ක් නැත. මෙම සියලු ආකාරයේ “ වික්ද්‍යාතා ” පවතින්නේ එක් සිතිවිල්ලක (විත්ත) ය. එසේම එකවරකට ඇත්තේද එක් විත්ත යක් පමණ. “**සිතිවිල්ලක යනු කමක්ද?** ” කියවන්න. එසේනම්, බොහෝ වික්ද්‍යාතා වර්ග පසුබිමෙහි ර්හස්‍ය රැඳීසිරින්නේ කෙසේද?

5. මේ සියල්ල ඒ අයුරින් සිදුකරන්නේ (වේනසික) මතෙන් සාධක විසිනි. මතකය (මනසිකාර), ස්ථානය (විස්ස) සහ ප්‍රත්‍යාග්‍ය (සංඟ) යන වේනසිකයන්ට මෙති

වැදගත් භුමිකාවක් ඇත. සංම වින්තයකම පවතින්නාව මෙම වැදගත් “ස්ථ්‍රීව වේනසික ” වල, අපගේ අහිප්‍රායයන් මෙන්ම අපට සිදුවූ සංම දෙයක්ම අන්තර්ගත වේ. අත්තවගයෙන්ම, බොහෝ කළකට පෙර වූ සිද්ධි හා සැසැදීමේදී මැතකදී වූ සිද්ධින් “ මතුපිටට ආසන්නව ” පවතී. එය එම සිද්ධියෙහි ඇති වැදගත්කම මතද රැඳේ. සමහර විශේෂීත සිද්ධි බොහෝ කළකට පෙර සිදුවූවන් පහසුවෙන් සිහියට නැගිය හැක.

අපට සියලු දේම මතක් කළ නොහැකිවූවන් මතක සියල්ලම ස්ථාපිත ව පවතී, ඒ සියල්ල නාමගොන්ත වගයෙන් මහෝ තලයේ ස්ථීරව තැන්පත්ව ඇත.” **අබන්ධ මතක සටහන් ගැන මැතකදී වාර්තා වූ සාක්ෂි (HSAM)**” කියවන්න. එහෙත් අපට සිහි කැඳුවිය හැකි ප්‍රමානය මොළයේ වර්තමාන තත්ත්වය හා බොහෝ සාධක මත සිමාවේ. අප වයසට යත්ම සිහි කැඳුවීමේ හැකියාව හින වී යයි.

6. වික්ද්‍යාක්‍රාන්තිය අපගේ බොහෝ මතකයන්, ගති හා ආසව වල අවසන් ප්‍රතිච්‍රිතය වේ.

යමෙක් යම් දෙයක් නැවත නැවත කරයි එම ක්‍රියාව හෝ සිද්ධිය සඳහා වික්ද්‍යාක්‍රාන්තියක් ඇරඹේ. නිදුසුනක් වගයෙන් යමෙක් දුම් පානය කිරීමට පටන් ගන් විටක ඒ සඳහා වික්ද්‍යාක්‍රාන්තිය ක් ගොඩ නැගේ. එසේම වැඩි වැඩියෙන් දුම් පානය කිරීමෙන් ඒ වික්ද්‍යාක්‍රාන්තිය තව තවත් ප්‍රබල වේ. එය නැවත නැවත කිරීමෙන් “වික්ද්‍යාක්‍රාන්තිය පෝෂණය ” කිරීම සිදු වේ. වෙනත් වචන වලින් කිවහාන් පුරුදු හට ගන්නේ එම පුරුද්දෙනි වික්ද්‍යාක්‍රාන්තිය නැවත නැවත පෝෂණය කිරීමෙනි.

යම් වික්ද්‍යාක්‍රාන්තියක් මනසට සූව බුයක වේ නම් එම වික්ද්‍යාක්‍රාන්තිය නිතර පෝෂණය වීමට උත්සාහ කරයි. යමෙකට දුම් පානය කිරීමේ පුරුද්ද ඇත්තාම්, එයට අදාළ වික්ද්‍යාක්‍රාන්තිය, හැකි සංම අවස්ථාවකදීම දුම් පානය වෙතට මිහුගේ අවධානය යොමු කිරීමට වෙර දරයි. නිදුසුනක් වගයෙන් දුම් පානය කරන්නෙකු අදාළ වෙළඳ දැන්වීමක් දුටු විට එය, “ උප වික්ද්‍යාක්‍රාන්තිය ” වූ දුම් පානයට ඇති ආකාව හෝ දුම් පානයට අදාළ වික්ද්‍යාක්‍රාන්තිය උත්තේෂනය කරයි.

7. අකැමැත්තකට අදාළව ආරම්භවූ වික්ද්‍යාත්‍යාගක් වුවද ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්ම වේ. නිදුසුනක් වශයෙන් යමෙක් ඔබට අතිතයේ දිනක යම් අන්තර්යක් සිදු කළේ නම්, ඔහුගේ නම ඇසීමෙන් පමණක්ම වුවත් එම වික්ද්‍යාත්‍යාග නැවත මතුවේ. අප කැමති දේට මෙන්ම අකැමති දේටත් අප බැඳෙන්නේ එහෙයිනි, එයයි තන්හා යන්නෙහි අදහස, එනම් දැඩි ආකාච නිසා මෙන්ම වෛරය නිසා බැඳීම.

“තන්හා - දැඩි ලෝහය, වෛරය සහ අවිද්‍යාව නිසා බැඳෙන අයුරු ” කියවන්න.

8. සියලු වික්ද්‍යාත්‍යාග පසුබීමෙහි එක් රැස්වන්නේ නැත. දුර්වල වික්ද්‍යාත්‍යාග විශේෂයෙන් නැත නැවත පෝෂණාය නොවේ නම් හින වී අතුරුදාහන් වෙයි. නිදුසුනක් වශයෙන් මම විද්‍යා සංචාරයක් සැලසුම් කර ඊට අවශ්‍ය සියලු දේ පිළියෙල කළා යයි සිතන්න. තව තවත් සූදානම් වීමත් සමග එම සංචාරය පිළිබඳ නැගෙන සිතිවිලි ද වැසි වේ. ඒවා එම වික්ද්‍යාත්‍යාග පෝෂණාය කර වර්ධනාය කරයි. සංචාරය සඳහා නොරාගත් උට ගෙන අමුත් නොරුරු රැගත් ප්‍රකාශනා කියවීමට පොළුණී. එහෙත් මාගේ සංචාරයට පෙර එම රැවෙහි දරුණු යුතු තන්ත්වයක් ඇතිවුව හොත් වහාම සංචාරය අවලංගු කර දමයි. එම සංචාරය ගෙන ඉන්පසු මම සැලසුම් නොකරන අතර මගේ මනස එයට ඉන්පසු කැමැත්තක් දක්වන්නේ නැත. එම සංචාරය සඳහා වූ වික්ද්‍යාත්‍යාග ඉන්පසු පෝෂණාය නොවන හෙයින් ඉතා කෙරේ කුතින් එය අතුරුදාහන් වේ.

“වික්ද්‍යාත්‍යාග පෝෂණාය ” කිරීමට හෝ පුරුද්දක් ගක්තිමත් කිරීමට හෝතික ක්‍රියාවලියක් ම අවශ්‍ය වන්නේ නැත. පර්යේෂණවලට අනුව දැල් පන්ද ක්‍රියාව පූහුණුවීම සිතින් මවා ගැනීමෙන් සහ පන්දව සාර්ථකව දැලට දැමීම මනෝමය වශයෙන් මවා ගැනීමෙන් දැල් පන්ද ක්‍රියාව වර්ධනය කර ගැනීමට හැකිව තහවුරු කර ඇත. මේවා “මානෝ සංවේතනා” වශයෙන් හැඳින්වේ. යම් තෝරාගත් අරමුනක් වෙත අවධානය යොමු කිරීම අතියින් ප්‍රබල විය හැක.

9. යම් අරමුනක් කරා ලගා වීමට සනර ඉද්ධිපාද හෝ මනෝ ගක්තියේ මුලික පදනම් සනර වන වන්ද, වින්ත, වීරය සහ විමෙසා වැදගත් වන්නේ එහෙයිනි. යම් අරමුනකට ලගාවීමට යමෙක් අධික කැමැත්තක් ඇතිකර්ගත් විට (වන්ද), හෙතෙම ඒ ගෙන බෙහෙවින් සිතිමට පටන් ගෙන (වින්ත), වැයම් කරයි (වීරය), අරමුන කරා ලගාවන්නේ කෙසේදැයි අදාළ කරුණු සොයුම්න් ඒවා නිර්න්තරයෙන්ම විශ්ලේෂණය කරයි (විමෙසා). **“මනෝ ගක්තියේ මුලික පදනම් සනර (සනර ඉද්ධිපාද) ” කියවන්න.**

10. අපගේ මනස බෙහෙවින් සංකීර්ණය එසේම ප්‍රබලය. එක හා සමාන සංකීර්ප විශ්ලේෂණය කිරීමට සහ පරීක්ෂා කිරීමට බෙහෙවින් වෙනස් මාර්ග ඇත. යම් සංසිද්ධියක් බුද්ධ ධම්ම මගින් විවිධ ආකාරයෙන් විශ්ලේෂණය කර එකම නිගමනයට පැමිණිය හැකිව ඇත්තේ එහෙයිනි. බුද්ධ ධම්ම ස්වසංගතය.

නිදුසුනක් වශයෙන් සති කිහිපයකට පෝ රිදි වර්ණ X වර්ගයේ කාරයක් මිලදී ගැනීමට සැලසුම් කළා යයි සිතන්න. මම ඒ ගැන සිතමින් විවාර අධ්‍යයනය කරමින් සිටි අවධියේ, මහමග ගැන අවධානයෙන් යුතුව බාවහනය ගැන සිතිවිලි සහ සංඡානනය (වික්ද්‍යාත්‍යාචාර්ය) මනාව යොමු කරමින් රිය බාවහනයෙහි යෙදුනා යයි සිතන්න. එහෙත් හඳුසියේ රිදි වර්ණ X වර්ගයේ කාරයක් දුටුවේ නම්, වාහනයක් මිලදී ගැනීමේ වික්ද්‍යාත්‍යාචාර්ය සැහෙනකින් උත්තේපනය වේ. මා දුටු කාරය හා මගේ මනසේ රැඳුන වාහනය මම සංසන්ධිනය කරනු ඇත. අප සතු වික්ද්‍යාත්‍යාචාර්ය පෝෂණය කිරීමට මනස කැමතිය. වැඩි වැඩියෙන් පෝෂණය වන වික්ද්‍යාත්‍යාචාර්ය වැඩි වැඩියෙන් ප්‍රබල වේ. මම කාරය ගැන වැඩි වැඩියෙන් සිතන්නේ නම් එය මිලදී ගැනීමේ අනිපායද ප්‍රබල වේ.

11. ඕනෑම අවස්ථාවක, එවැනි වික්ද්‍යාත්‍යාචාර්ය රාජියක් “පසුබිමෙහි” හෝ “උප වික්ද්‍යාත්‍යාචාර්ය” යෙහි පැවතිය හැක. නිදුසුනක් වශයෙන් අප එක් කාරියක සිට වෙනත් එකකට යන විට වික්ද්‍යාත්‍යාචාර්යද ඒ අනුව වෙනස් වේ. එහෙත් මතුපිට සංඡානනය මට්ටමට මත වීම පිණිස කළේ යල් බලා යටින් පවත්නා බොහෝ වික්ද්‍යාත්‍යාචාර්ය ඇත. අදාළ සංසිද්ධියක් මගින් ඒවා උත්තේපනය කෙරේ.

12. පුරුනවූ වික්ද්‍යාත්‍යාචාර්යක් පුරුද්දක් බවට පත්ව, පුරුද්ද ගක්තිමත් වී එය ඊලග හවය කරා රැගෙන යා හැකි කුම දෙකක් ඇත: අනි ප්‍රබල පුරුද්දක් මරණ මොහොතේදී “පටිසන්ධි වික්ද්‍යාත්‍යාචාර්ය” තෙක් ප්‍රමුඛ වී අනුරූප හවයක් කරා ගෙන ගොස් අනුරූප උපතක් බො දේ. නිදුසුනක් වශයෙන් මරණ මොහොතේදී මසුරු පුද්ගලයක් “පේත හව” (පේත හව) ක් බො පේත (පෙරේතයෙක්) යෙක් සේ උත්පත්තිය ලද හැක. අනෙක් අතට එම පුද්ගලයාටම “මනුෂ්‍ය හවයේ” හව කාලසීමාව ඉතිරිව ඇත්තාම් හෙතෙම ලෙස්හයෙහි “පවුත්ති වික්ද්‍යාත්‍යාචාර්ය” තව දුරටත්

පෝෂණය කරමින් අන් අයට අන්තරියක්ම ගෙන දෙමින් වස්තුව රැස්කරයි. කිසිදිනක වස්තුව රැස්කිරීමෙන් සක්‍රීමකට පත්වන්නේ නැත.

13. එහෙයින් වික්‍රීක්‍රාණය බෙහෙවින් සංකිර්ණය. එය තුදෙක් “සතිමත් බව” (සංජානනව) පමනක් නොවේ. යමෙකුගේ “අපේක්ෂා හා සිහින” මෙන්ම “රූවී , අරුවේකම් හා පුරුදු” ද එහි අන්තර්ගත වේ. එය වේතසික 52 සංකිර්ණ සංයෝෂනයක් වේ. එහෙත් සෑම වේතසිකයක්ම යම් විත්තයක හෝ සිතිවිල්ලක අන්තර්ගත නොවේ.

Citta and Cetasika

[Citta and Cetasika – How Vinnana \(Consciousness\) Arises](#)

[What is a Thought?](#)

[What is in a Thought? Why Gathi are so Important?](#)

[Citta Vithi – Processing of Sense Inputs](#)

[Javana of a Citta – The Root of Mental Power](#)

විත්ත සහ වේතසික

<https://puredhamma.net/abhidhamma/citta-and-cetasika/>

විත්ත සහ වේතසික - වික්‍රීක්‍රාණය (සංජානතය) උදාවන්නේ කෙසේද?

බඳන් වහන්සේ “ආන්ම” සහ “අනාත්ම ” යන සංකල්ප දෙකම බැහැර කළේ ඇයි දැයි අනිධිම හඳුර්න අයෙකුට දැක ගත හැක. “ස්ථීවී පුද්ගලය” මොහොතින් මොහොත වෙනස්වන වස්තුවකි. “ එය පවතින්නාවූ දෙයක් නොවේ ” යයි පැවසිය නොහැක්කේ, එය පැහැදිලිවම පවතින දෙයක් වන නිසාය, එය ඒ ඒ අවස්ථාවේ දී පවත්නා “ගත ” මත තීර්ණය වන්නාවූ තමාගේම මාර්ගයෙහි තීර්ණතරයෙන්ම විකසනය වේ. එහෙයින්

පරීනිඩ්බාහය තෙක්, තමාටම ආවේණිකවූ අනන්තතාවයක් හෝ පුද්ගලිකත්වයක් හෝ වෙනස්වම්න් පවත්නා “ගති” සහිත “ක්‍රියාක්ලි තමා යයි සලකන පුද්ගලයක්” ඇත.

මෙම කොටස කියවීමට පෙර අවමවගයෙන් “මනෝමය කය පිළිබඳ හැඳින්වීම” කියවීම වඩාත් සුදුසුය.

1. සහිත පුද්ගලයකු බාහිර ලේකය අත්වැදින්නේ අධි වේගී “ර්සපරාමු” පෙළක් (ග්‍රෑනියක්) වශයෙනි. එය ලේකය, තත්පරයකින් බ්ලියනයකින් පෘෂ්ඨවකටත් අඩුවෙන් රැඳි පවත්නා විත්තය වශයෙන් හඳුන්වන “ඡ්‍යාරේපය”කින් අල්වා ගති. මනස මෙම “ඡ්‍යාරේපය” දුටු සැහින් නැති වී යයි. එහෙන් මනස, මෙම “ඡ්‍යාරේපය”, අපගේ පෙර මතකයන් මෙන්ම අනාගතය පිළිබඳ අප්ස්ථා සමග සංයෝග කර අපට ලබා දෙන්නේ ස්ථීර ලේකයක් පිළිබඳ මායා අර්ථයකි. මෙම ක්‍රියාවලිය අනිධිම්ම යෙහි විස්තර කරන්නේ කෙසේදැයි බලමු.

මනස මෙය සිදු කරන්නේ එම විත්තයට අදාළ වේනසිකයක් වන මනසිකාර සමග සහයෝගයෙන්ය. මෙය අප පසුව සාකච්ඡා කරමු එහෙන් මාගේ අරමුන වන්නේ මූලික අදහස ඔබ වෙත ගෙන ඒමයි.

2. විත්ත යන නාමය “විතු” යන්නෙන් බිඳී ආ එකකි. පාලියෙන් මෙන්ම සිංහලෙන් ඉන් අදහස් වන්නේ සිතුවම යන්නයි. පාරිඹුද්ධ විත්ත යක ඇත්තේ වේනසික 7 ක් පමණි. ර්සපාකාරයෙන් පවසනාත් “සිතුවමට වර්ණ” සපයන්නේ වේනසික වේ. එසේවුවන් සමඟ විත්තයකම පවතින්නාවූ වේනසික 7 වන සර්ව වේනසික හෝ සඩ්බ විත්ත සාධාරණ වේනසික “වර්ණ රහිත” යයි සැලකිය හැක. පාරිඹුද්ධ විත්ත ය මෙම “ඡ්‍යාරේප” කාවද්දවා ඇති හිස් කොටයක් වැනිය.

“අයහපත් වේනසික” 14 ක් සහ “යහපත් වේනසික” 25 ක් වේ. උල් උඩාහරණයක් වශයෙන් “අයහපත් වේනසික” අදුරු වර්ණ (කලු, දුමුරු ආදිය) වශයෙනුත් “යහපත් වේනසික” කහ හෝ කොළ වැනි ප්‍රසන්න වර්ණ සළකමු. එසේම විශේෂ අවස්ථාවලදී දක්නට ලැබෙන තවත් වේනසික 6 ක් ඇත ඒවාද වර්ණ රහිතය, එම වේනසික යහපත් හෝ අයහපත් වේනසික සමග හට ගත හැක, “වේනසික (මනෝ සාධක)” කියවන්න.

වේතසික විත්තයක් සමගම උදාවී, විත්තය සමගම ක්‍රිය වේ, විත්තයෙහි සිනිවිලි අරමුනම ගනී (අරමිමන), එහෙත් යම් විත්තයක ඇත්තේ එක්කෝ හොඳ නැතහොත් නරක වේතසිකයක් පමණි. වේතසික මූශ වන්නේ නැත. එසේම විත්තයක් පවතින්නේ .තත්පරයකින් බිලියනයකින් ප්‍රග්‍රවකටත් වඩා අඩු කාලයකි.

2.මනස, බාහිර ලෝකය ගැන “ දැනුවත් බවින් (සම්පූර්ණනයෙන්) යුතු ” සම මොහොත්ම ඉතා ක්‍රියාත්මක රුප රාමුවක් සේ අපට මවා ගත හැක. එය පහළ වූ විශය නැති වී යයි.

එසේ නම් බාහිර ලෝකය ස්ථීර දෙයක් සේ අපගේ මනස දැකින්නේ කෙසේද? එසේම යම් අවස්ථාවක් හොඳ හෝ නරක වශයෙන් වෙන්කර ගන්නේ කෙසේද? අප පරිසරය දෙස බලන විට විරාත් කාලයක් නිස්සේ පැවති කද පත්ති දක්නට ලැබේ. මිනිසුන් වයසට ගියත් අවුරුදු ගනන් ඔව්න් දක්නට සිටී. එසේම පුද්ගලයින් දෙදෙනෙක එකම දෙයක් දෙස බලා හොඳ හෝ නරක වශයෙන් වෙනස් ආකාර යෙන් සංඡ්‍යනය කරයි. මෙම ප්‍රයෝගය කරන්නේ සර්ව වේතසික දෙකක් වන මනසිකාර සහ වේතනා මගිනි.

අපගේ අනෙක් ප්‍රකාශන වල සඳහන් වන පරිදි මොහොතින් මොහොත ක්‍රිය වී යන “රුප රාමුවල ” වාර්තාවක් මනෝ තෙලයේ ස්ථීරව පවතී එය නාමගෙන්න සේ හඳුන්වේ. “ ධම්ම සහ සංකාර (සංකත) අතර වෙනස ” කියවන්න.

මේ ආකාරයන්ම අපගේ අපේක්ෂා සහ අනාගත සිහින ද මනෝ තෙලයේ ඇත. අතිත නාම ගොන්ත ස්ථීර වන අතර අනාගත ගැන ඇති සටහන් වෙනස් වෙමින් පවතී. මනසිකාර වේතසික අතිතයෙන් මතක සටහන්ද අනාගතය සඳහා ඇති අපේක්ෂාද පවතින විත්තයට එක් කරයි. එවිට “ ස්ථීර බවක් ” පෙන්වන ලෝකයක් වේතනා වේතසික මගින් නිර්මානය කරයි. විත්තය එකලස් කිරීමේ වගකීම දැරන්නේ වේතනා වේතසිකය වේ.

ඉන්දිය ආදාන යක් හෝතු කොට යම් කෙනෙකට “හොඳ” වේතසික උදා වන අතර එම ඉන්දිය ආදානයටම වෙනත් පුද්ගලයෙකට ඔහුගේ “ ගති ” අනුව “නරක ” වේතසික සමුහයක් උදා විය හැක. වේතනා වේතසික මේවා සමග සංයෝජනය වී “හොඳ” හෝ “නරක ” සංප්‍රානනය (දැන ගැනීම) ඇති වේ.

3. දැකීම, ගුවනාය, රස ගඳ සුවද දැනීම, ස්පර්යය හෝ කල්පනා කිරීම ආදියේදී ඇතිවන්හේද එකම ආකාරයක ක්‍රියාවලියකි. දාෂ්චිය පිළිබඳ සංකල්පය විමසා බලමු.

පංච ඉන්දිය ඔස්සේ ආදානය කරන්නාවූ සංයු අල්වා ගැනීමේ මූලික ක්‍රියාලය “මනෝමය කය - නරඳින්වීම ” යටතේ විස්තර කළමු.

විත්තියේ එල්ලා ඇති පින්තුරයක් දෙස කොපමන බලා සිටියන්, එය ස්ථාය උසපයක් නිසා එහි වෙනසක් සිදුවන්නේ නැත. “දිය මලක් ” නරඩන විට සිදුවන්නේ කුමක්දැයි සිතා බලමු. අවට සුළං සහ වෙනත් බාධක පවතින හෙයින් එහි යම් වෙනස්වීම් දක්නට ප්‍රාථමික, එස්ස්වුවත් “වතුර මල ” සහ වස්තුවක් මෙන් දුර්ගණය වේ. එහෙත් ඇත්ත වශයෙන්ම අපට දක්නට ලැබෙන්නේ එක් තත්පරයකදී ඉහළට විහිදී ගෙවා භාවෙන ජල අංශ ප්‍රේමියනයක (ම්‍රියන ම්‍රියනයක්) සංයුත්තයක් (එකතුවක්)ය. එහෙත් අප එස්සේ නුදුවුවත් අපට දුර්ගනය වන්නේ එක්තරා භාඩියක් සහිත සහ වස්තුවක් වර්ති දෙයක් ජල නලයේ දියර විදින තුවුවලින් නිර්මානය වන බවයි. මෙහිදී, තත්පර කිහිපයකට පෙර සිදුවූ දෙයන් මෙම මොහොතේ සිදුවන දෙයන් එකලස් කර සංයුත්ත උසපයක් මවා සනා වස්තුවක් වැනි දුර්ගනයක් නිර්මානය කර පෙන්වීමට මනසිකාර සහ වේතනා වේතසික මනසට සාහාය වේ.

ගිනි බෝලයක් වේගයෙන් කරකවන විට (දුළඟ පෙරහරේ ගිනි බෝල කරුවන් මෙන්) “ගිනි වලල්ලක් ” පෙනෙන්නේ ඒ හා සමාන සිදුවීමක් නිසාය. එක් මොහොතකදී ගිනි බෝලය ඇත්තේ එක් ස්ටීර් ස්ථානයකය (මොලයෙන් මනස කරා යවන දත්ත පැකටිවුවෙහි සඳහන් වන්නේ ගිනි බෝලය වකුරයේ එක් ලක්ෂයක ඇති බවයි), එහෙත් ගිනි බෝලය වේගයෙන් කරකවන විට, ගිනි බෝලය වකුරයේ තැනීන් තැනට (ලක්ෂයෙන් ලක්ෂයට ගමන් කරන ආකාරය මනස දැකි). එහි එලය වන්නේ අඛණ්ඩ ගිනි වලල්ලක් සේ සංයුත්ත උසපයක් අපට දුර්ගණය වීමයි.

4. සිනමා පටය ඒ සඳහා තවත් නිදසුනකි. සිනමාවක් නිර්මානය කිරීමේදී සිදු කරන්නේ ස්ථායි රැප රාමු රාජියක් සකස් කර සුදුසු වෙශයනික් ඒවා නැවත බාවහය කිරීමයි. එම වෙශය අඩු වන විට එක් එක් රැපරාමුව වෙන වෙනම දැක ගත හැක, එහෙත් “ප්‍රක්ෂේපන වෙශය” යම් ප්‍රමානයකට වඩා වැඩිවූ විට වලන සිනමාවක් සේ ද්‍ර්යනය වේ.
5. අන්තර් ජාලයට ගොස් පහත සඳහන් වෙබ් අඩවියට ප්‍රවේශ වී සඡීවිකරණ විඩියෝව නරුණ්න.

<https://www.youtube.com/watch?v=V8A4qudmsX0>

මෙය නැරඹීමෙන් සිනමාවක් බලදී සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි වේ. සිනමාවක් යනු නිශ්චල රැප රාමු ගෞනියයි. සිනමා පටයක් නිර්මාන කිරීමේදී සිදුකරන්නේ නිශ්චල රැප රාමු රාජියක් සාදා එය අවශ්‍ය තරම් වෙශයකින් නැවත බාවහය කිරීමයි. ඉනා සෙමෙන් නැවත බාවහය කළ විට, එක් එක් රැප රාමු වෙන් වෙන්ව දක්නට ලැබේ. එහෙත් ප්‍රක්ෂේපන වෙශය වැඩිවන විට සැබෑ වෙනයක් දක්නට හැකිය. ඉහත සඡීවිකරණ විඩියෝව එය මනාව පැහැදිලි කරයි.

අප බාහිර ලේකය අත් දැකින්නේද ඒ අයුරින්මය. ඉහත විඩියෝව අවසානයේදී අප දැකින්නේ මායාවක් යයි සඳහන්ව ඇත. බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට සැබැං පිටිතයේදී සිදුවන්නේන් එයමය. සැබැං පිටිතයේදී අප වෙත යමෙක් පැමිනෙනවා දැකිනවිට ඇත්තේන්ම අප දැකින්නේ, නිශ්චල රැප රාමු ගෞනියක් හෝ අපගේ මනසෙහි වෙශයෙන් ප්‍රක්ෂේපනාය කළ විත්ත ය. එය අප සිනමාවක අත් දැකින්නා වැනි දාන්ත්‍රි මායාවක් පෙන්වයි.

පෙර නිඩු නිශ්චල රැප රාමුවල අඩංගුවූ තොරතුරු සියල්ල එක්තයන් කළේ මොළයෙන් යයි ඉහත විඩියෝවෙන් ගම්ය වුවත් එය සත්‍යය වන්නේ යම් පමනකට පමණි. මොළය එක් එක් රැප රාමු ඒකරාඹ කළන් ඒවා සැබැං මතකයන් ගෙන් තොරය, දැකින්නාව දේ ගෙන ගැහුරු විස්තරයක් ඉන් ලබා ගත තොහැක. අප විඩියෝව දැකිනවා පමනක්ම තොව දැකිනා දේ හඳුනා ගනී (එහි රාගපාන ආය, එම නම් නිලියන්

රග දැක්වූ අනෙක් සිනමාවන් ආදියද, පසුබීමෙහි පෙන්වන ලද ද්‍රේගන හා පරිසරය ආදියද අප දතිමු). මේ සියලු තොරතුරු ක්ෂණායකින් මොළයට ලබා ගත නොහැකිය. මෙය බොහෝ සයින් කළේපනාවට හාජනය කළ යුත්තකි.

අතිඛ්‍රීමයට අනුව මෙහිදී සිදුවන්නේ මොළයේ මස්තිෂ්කය මගින් ගොනු කරන ලද දැන්ත පැකටිටු වාරිකව මොළයෙන් හඳ වත්තුව හෙවත් මහස පවත්නා ස්ථානයට යැවේමයි. මොළයෙන් එවන්නාවූ තොරතුරු ලබා ගැනීම පිණිස විත්ත වැදුයක් හට ගනී. මහසිකාර සහ වේතනා වේතසික ආධාරයෙන් මහස ඒ සියලු දැන්ත සම්පාදනය කරයි. අප ඉන්දියයන්ගෙන් බැංක්නාවූ සංඡද අත්වැදින්නේ ඒ අයුරිනි. වැඩි විස්තර පසුව ඉදිරිපත් කරන්නෙමි.

6. සංම සත්ත්වයෙකුටම මෙම හැකියාව ඇත. සුනඛයෙකු පරිසරය දකින්නේ අප දැකිනා ආකාරයටමය. ද්‍රේගන පරියේ ඇති සියලු වස්තුන් ක්ෂණිකව හඳුනාගනී. තමාගේ “ලබ්කය” බෙහෙවින් සීමිත ව්‍යවත් කුහුමුවකුට පවා එම හැකියාව ඇත. ඉතා කුඩා කුහුමුවකුට ආහාර සොයා තම පරිසරයෙහි සැලකිය යුතු වේගයකින් හැසිරෙන්නට ඉඩ ලබා දෙන තොරතුරු සකස්කිරීමේ හැකියාව ගැන සිතා බලන්න. උඟ තම සැරැම් ප්‍රදේශය (territory), සමහර ගද සුවද, තම කැදුල්ල කරා ආපසු යන මග නොදැන් දැනී. ඒ සියලු තොරතුරු එවන් ඉතා කුඩා ගැටුණු පැවතිය හැකිදැය සිතා බලන්න.

7. අංක 5 නි සඳහන් වීඩියෝ වෙති, මොළය දැන්ත සැකසුම් කරන්නාවූ අඩුම ප්‍රක්ෂේපන වේගය වන්නේ තත්පරයට රේප රාමු 20 ය, එය මිලිසේකන්බිස් 50 ක කාලයක දැන්ත පැකැරිටුවකට සමර්ථී වේ. [Detecting Meaning in Rapid Pictures-Potter-2014](#).

අතිඛ්‍රීම යෙහි සඳහන් පරිදි මොළය දැන්ත කොටස් අල්වා ගෙන එම තොරතුරු, හඳය වන්න ආසන්නයේ වූ මනෝමය කයේ පිහිටි වක්බූ පසාද ඔස්සේ “මනෝ ද්වාරය” වන හඳය වන්න වෙත සම්ප්‍රේෂණය කිරීම හා මෙය සංගෙනය.

“දාජ්ධී සංසිද්ධියක් ” භදු වත්තු කරා සම්ප්‍රේෂණය කිරීමට පෙර මොළය එම දාජ්ධී දත්ත කෙතරම් දුරට අල්වා ගන්නේදැයි අහිඛම්මයේ සඳහන් නොවුවත් ,මොළය එම තොරතුරු භදු වත්තු කරා සම්ප්‍රේෂණය කිරීමට සුදුසු ව්‍යුහයකට වෙනස් කර “ කිරා පද්ධතියක් ” ඔස්සේ අධි වේගයකින් භදු වත්තු කරා සම්ප්‍රේෂණය කරනා බව සඳහන් කරයි. මෙම සංකේත ගත කරනා ලද පත්‍රිව්‍යය ආලෝකයේ වේගයෙන් සම්ප්‍රේෂණය කෙරේ යයි මම උපකල්පනය කරමි. එහෙයින් එය භදු වත්තුවට (හැඳුවනට ආසන්නව මනෝ කයේ පිහිටා ඇත) සැපණුයකින් ලැබා වේ.

8. අප දැකිනවා පමණක් නොව, එකවර ගුවනාය කරයි, ගැඹ සුවද දැනී, රස ,ස්පර්ශ ආදියද දැන ගන්නා අතර නොයෙක් අනෙක් දේ ගැනද ඒසමගම කළුපනා කරයි.

අපගේ “දැනගැනීමේ වේගය ” සාපේශ්‍ය වශයෙන් අඩු සකස් කිරීමේ වේගයකින් යුත් මොළයේ ක්‍රියාදාමය අනුව තීරණය වුවත් එය සියලු ඉන්දිය සංඟ්‍යා ආදාන වල සමාමිත්වයක් අන්විදුමට තරම් ප්‍රමානවත් වේ.

9. යම් සිද්ධියක් අනාවරණය කර ගත හැකි අවම කාල සීමාව ගැන විද්‍යාත්මක පර්යේෂණ තවමත් පවතින්නේ ලදුරු අවධියේ වන හෙයින් මතු අනාගතයේදී සිද්ධි හටගැනීමේ වඩාත් තීරවදා අනුපිළිවෙළක් සකස්කළ හැකි විවහැක. එහෙත් මෙම සංසිද්ධිය පිළිබඳ ගුනාත්මක විතුයක් සකස් කර ගැනීමට ප්‍රමානවත් දත්ත ඇත. මෙය බූද්‍යන්වහන්සේ දේශනා කළ පර්යාලෝකය පිළිබඳ සමස්ත විතුයේ තිදුස් පුරුවා ගැනීමට විද්‍යාව උපයෝගි කර ගැනීමේ හැකියාව පිළිබඳ ඇති හොඳම නිදුසුනක්, මෙම කාල පරීමානයන්ගේ විශාලත්වය පහදා දීම වසර 2500 පෙර පැවති තත්ත්වයන් අනුව පහසු කාර්යයක් නොවේ.

වරක් කේසම්බි අසබඩ සිම්පස වනයේ දී ගාක පත්‍ර කිහිපයක් අත්ලට ගත් බූද්‍යන්වහන්සේ තිකුණ්න්ට මෙස් විද්‍යා යේතු. “ මා දින්නා දේ මෙම වනයේ ඇති ගාක පත්‍ර හා සමානය ඉන් ඔබට උගන්වා ඇති දේ මෙම පත්‍ර කිහිපය මෙන්ය, එහෙත් නිවන් අවබෝධ කර ගැනීමට එය බෙහෙවින් ප්‍රමානවත් වේ ” .

එහෙයින් නවීන විද්‍යාවට බූද්‍යන් වහන්සේ දේශනා කළ “පර්යාලෝකය” ගැන වැඩි විස්තර ඉදිරිපත් කළ හැකිවුවද එම දැනුම වඩාත් බූද්ධිමත්ව හාවතා කිරීමටත් ඒ ගැන

අනවශය අන්දමින් කාලය නාස්ති නොකිරීමටත් අප සැලකිලිමත් විය යුතුය. මෙම දැනුම එක් රැස්කිරීමට වෙහෙසුන එම විද්‍යාජුයිනට අප කෙතලද විය යුතුය.

සිතිවිල්ලක් යනු කුමක්ද?

<https://puredhamma.net/abhidhamma/what-is-a-thought/>

අනිධම්ම යෙහි එන එන්න සහ මනෝ වැනි සමහර ව්‍යාකුල පද ගෙන නොයෙක් ගුන්ථ වල නොයෙක් ආකාරයෙන් අර්ථ දක්වා ඇත. මෙම සංකල්ප පැහැදිලි කර ගැනීම පිණිස “සිතිවිලි (විත්ත), සම්පූජ්‍යනනය (විදුත්තය), මනස (හදය වත්තු) - හැඳින්වීම ” සහ “වික්ද්‍යාතා සිතිවිලි සහ උප වික්ද්‍යාතා ” ගෙන කියවන්න.

1. බුද දහමට අනුව සිතිවිල්ලක් හෝ විත්තයක්, සවේතනික සත්ත්වයෙකු අත්දකින්නාවූ සම්පූජ්‍යනනයේ (awareness) කෙටිම මොගාතයි. ඇසිපිය හෙළන තරම් කාලයක බ්ලියනයකට වඩා විත්ත ඇති බව අනිධම්ම යෙහි සඳහන් වේ. විත්තය තන්පරයකින් බ්ලියනයකින් (ලක්ෂ 10,000 කින්) පංගුවකටත් වඩා කෙටි බව සිහි තබා ගනිමු.

2. ගුද්ධ විත්තයක ඇත්තේ වේතසික හතකි (විස්ස, සංඟු, වේදනා, වේතනා, ඒකග්ගතා , පීවිතින්දිය සහ මනසිකාර) “ වේතසික (මනෝ සාධක) ” කියවන්න. එහෙයින් එය බෙහෙවින්ම පිරිසිඳුව ගුද්ධවූ “ සිතිවිල්ලයි ”, එහෙත් එය ඉතා කෙටි කාලයක් වන නොයින් යමෙකුට එය අන්දකීමට ප්‍රමානවත් නැත.

පළමුව සැලකිල්ලට ගතයුතුවන්නේ , සිතිවිල්ලක් යනු විත්තයක් සේ ගත නොත් යමෙකුට එක් සිතිවිල්ලක් කිසිදිනක අත් විදිය හඳු නොවේ. සමහරවිට, අප සැබැංවටම අන්විදින්නාවූ කෙටිම සම්පූජ්‍යනනය වන්නේ තන්පරයකින් පංගුවකි, විද්‍යාජුයින්ගේ මතය අනුව එය මිලිසේකන්ඩිස් (milliseconds) 10 ක් බවය (තන්පරයකින් සියයෙන් පංගුවක්). එහෙත් එම මිලිසේකන්ඩිස් 10 වැය කරන්නේ මොලය මගින් ඉන්දිය

ආදානය සකස්කිරීම පිණිසය. එය නිම කළ පසු ඉතා කෙටි කාලයක් තුළ (තත්පරයකින් බේලියනයකින් (ලක්ෂ 10,000 කින්) පංගුවකටත් වඩා කෙටි කාලයක් තුළ) වින්ත 17 කින් යුත් වින්ත ගෞනියක් (පෙළක් හෝ පර්මිපරාවක්) ගෛල යයි . මතසේ වාර්තා වන්නේ එයයි. අඟ මෙය විස්තරාත්මකව පසුව සාකච්ඡා කරමු. වින්ත 17 කින් යුත් මෙම වින්ත ගෞනිය වින්ත විටි වශයෙන් හඳුන්වේ.

එක වින්තය කට උප්පාද (නැගි එන), නිලි (මුදුනටම පැමින තවදුරටත් වෙනස්වන) සහ නාග (දිර්යාම) වශයෙන් අදියර තුනක් ඇත. එහෙයින් වින්ත උදාව් ඉතා වේගයෙන් මැකි යයි. මම හඳුන්වීමෙහි සඳහන් කළ ආකාරයට මෙම විස්තර දැකිය හැක්කේ බුදුවරයෙකුට පමණි. උසස් අනිජා ගක්ති (ධ්‍යාන ඔස්සේ) ඇති පුද්ගලයින්ට වුවන් මෙවන් විස්තර දැකගැනීම හෝ ඒ ආසන්නයටත් පැමිණිය නොහැක.

එහෙයින් අනිධිම්ම ඒ ආකාරයෙන් පිළිගතයුතු විශේෂ දහම් කොටසක් වන්නේ එහෙයිනි, එනම් බුදුන් වහන්සේ දේශනා කළ එය අව්‍යාදයෙන් පිළිගතයුතු වන්නේය. අනෙක් ධම්ම සිංකල්ප මෙන් අපතේ අත්දැකීම් ඇසුරින් සත්‍යතාවය ඔප්පුකර ගත නොහැක (නිදුසුනක් වශයෙන් වින්ත විටියක ඇති වින්ත සංඛ්‍යාව අපට ගනනය කළ නොහැක). එහෙත් අනිධිම්ම සිංකල්ප ආකුරයෙන් ” ඉතා සුංජම විස්තර සහිතව ඕනෑම ගෙටළුවක් නිරාකරණය කර ගත හැකිය.

3. වේනසික 7 කින් යුත් ගුද්ධ වින්තයක් බොහෝ වේලාවක් පවතින්නේ නැත. ගුද්ධ වින්තයක් සේ ආරම්භවුවත් වින්තය පවතින කාලයීමාව තුළ (තත්පරයකින් බේලියනයකින් පංගුවක්) එය ලෙස්න (දැඩි ආගාව) ඉස්සා (ඊර්ඡා) වැනි අයහපත් වේනසික සමූහයක් හෝ සද්ධා (ගුද්ධාව) සහ සති (සිහියෙන් යුතුව) වැනි යහපත් වේනසික සමූහයක් මගින් කොලඹී යයි.

වින්තයක් ස්ථා වීමට පෙර එය අදියර නවයක් ඔස්සේ ගොස් වික්ද්‍යාත්මකන්ධේ බවට පත්වේ (මෙය පොදුවේ භාවිතාවන සමූහය හෝ කන්ද යන අර්ථයෙන් දක්වන වික්ද්‍යාත්මකන්ධ නොව, නමුත් මෙහිදී මහස මෙම වින්තය සම්බන්ධයෙන්

මනසෙහි අඩිංගු පෙර අදියර වලදී පැවති තොටතුරු පෙර වික්‍රේත්‍යාණ සහ මත උදාවිය හැකි වික්‍රේත්‍යාණ සියල්ල එක් රුස්කර සම්මිග්‍රණයක් (සංයුත්තයක්) සකස් කරයි).

එහෙත් පොදු සම්මතය වන්නේ මෙම මූල ක්‍රියාවලියම වින්න වශයෙන් හැඳින් වීමයි.

මේ සියල්ල සිදුවන්නේ තත්පරයකින් බෛලියනයකින් පංගුවකටත් වඩා අඩු කාලසීමාවකදීය. මෙම ක්‍රියාවලිය පසුව උදාවන වින්න වල පවා නැවත නැවත සිදුවේ. මෙය සමුව්විත ක්‍රියා දාමයකි. එහෙම වඩා වඩාත් වින්ත ගළු ඒමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් ඇති දැනුවත් බාවය ප්‍රබල වේ. එසේම අප එය වින්දනය කිරීම පටන් ගනී.

4. එහෙයින් අප අන්විදින්නේ බොහෝ වින්න විවි වල සංයුත්ත විලයකි. විදිම සමුහයක් (වේදනාක්කන්ද), සංජානනය සමුහයක් (සංඡුක්කන්ද), වේතනා සමුහයක් (සංඛාරක්කන්ද) සහ සම්පූජ්ජනනය සමුහයක් (වික්‍රේත්‍යාණක්කන්ද) වශයෙන් සමු හෝ කඳ ගෙන බුදුන්වහන්සේ දේශනා කළේ එහෙයිනි. ඇත්ත වශයෙන්ම සිතිවිල්ලක අප අන්දකින්නේ එම සමුහ හෙවත් කන්ද වේ.

වින්න සය ආකාර ආදාන අල්වා ගනී නම් (පංච ඉන්දියන්ගෙන් හා මනසින් දෙන්නාවූ) එසේම ඉතා වේගයෙන් ගළු යයි නම් අප පෙනීම, ගුවනාය ආදිය එකවර ලබාගෙන ඒවා තෝරා බේරාගෙන එකවර අන්දකින්නේ කෙසේද? 5. එසේ කළ හැකි වන්නේ මනස ලෝකයේ ඇති ප්‍රබලතම ඉන්දිය වන නිසාය. පංච ඉන්දියයන් ආදාන මානුයන් ("සිතෙහි ධාරනය කර ගත් දේ ") ලබා දෙයි, එන් තත්පරයකදී ඒවා බෛලියනයක් පමන උදාවි ස්ථය වී යයි. අනීතයේ සිදුවූ සෘම දෙයකම වාර්තාවක් මනස පවත්වා ගන මෙහොතෙන් මොහොතට සංයුත්ත ඉන්දිය අන්දකීමක් සකස් කරයි.

නිදුසුනක් වශයෙන් යමෙක් "අඟපල් " යයි පවසන දේ අපට ඇසෙන විට "අඟ"යන්න පවා මනස අවබෝධ කර ගන්නේ බෛලියනයක් පමන වින්න මස්සේය. ඊලගට "ප" අල්වා ගන්නා විට "අඟ" ගබඳය කෙනෙන් මූලමනින්ම ගිලිනි ගොසේය. මනස "අඟපල් " යන සමස්ත පදනම අල්වා ගත් පසු මනස ස්වයංක්‍රීයව අනීත මතකයන් හා

සංස්කිත්‍ය කර ස්වභාවීය අඡපල් ගෙවියක මහෝ විතුයන් නිර්මානය කරයි. අතිත මතක මෙන්ම ආනාගත ආපේශ්‍ය මතකයට නැගන්නේ මනසිකාර වේතසික මගිනි එස්ම විත්ත එක් රැස්කර ගෙන්නේ වේතනා වේතසික මගිනි.

අඡපල් යන්නෙන් හෙතෙම අදාළස් කලේ කුමක්දැය මනස දැනී එස්ම අඡපල් යන්නෙහි විත්ත රැස්පයක් ද ඇත. “ලෙමන්” යන පදය අසුනේ නම් එහි අභ්‍යුල් රසය පවා යමෙකට දැනේ, ඒ සියල්ල මනස රැගෙන එන්නේ අතිත මතකයන් ඔස්සේය.

අපට තුරු පුරුදු පුද්ගලයෙකුගේ රුවක දැඳ සටහනක් ඇතින් දිස්වුවත් අඩු ලුහුදු තැන් මනසින් පුරුවා එම පුද්ගලයාගේ රුව මනසින් ස්වභාවීය පෙන්වා දී ඔබට ඔහු හඳුනා ගැනීමට උපකාර කරයි.

6. පංච ඉන්දියන් ඔස්සේ ලැබෙන්නාවූ බහු ආදාන සකස් කිරීම මෙන්ම තම මහෝ කියාවලිය (පංච ඉන්දියන් ඔස්සේ ලැබෙන්නාවූ බහු ආදාන ගැන අතිත මතක සටහන් ඔස්සේ විමසා බලා තීර්ණයන් ගැනීමේ) පුර්තා කර ගැනීමේ හැකියාව මනසට ඇත. මෙම ක්‍රියාදාමය සිදුකරන්නාවූ අධි වේගය නිසා සංඡ්‍යනනය සහ ඒවා හඳුනාගැනීම එකවරම සිදුවන්නා සේ දැනේ. “විත්ත සහ වේතසික - වික්ද්‍යාතාතාය (සංඡ්‍යනනය) උදාවන්නේ කෙසේද?” කියවන්න.

7. ඇත්ත වශයෙන්ම එක් ඉන්දිය සංවේදී සිද්ධියක් එක විත්තයක් තුළදී සිදු නොවේ. පංච ඉන්දියන් ගෙන් එකකින් ලැබෙන්නාවූ එක් ඉන්දිය සංවේදී සිද්ධියක් එක විත්තයක් මගින් අල්වා ගෙත්තත් එය සකස් කිරීම සිදු කරන්නේ විත්ත වීවි යනුවෙන් හඳුන්වන විත්ත 17 කින් යුත් විත්ත පෙළකින්ය. දැන්දිය පිණිසවූ විත්ත වීවි හඳුන්වන්නේ “වක්බු ද්වාර ” (අස්සේ) විත්ත වීවි වශයෙනි. ගුවනාය සඳහා වූ විත්ත වීවි හටගෙන්නේ “ ගුව්ත ද්වාර ” (කනා) යෙහි ආදි වශයෙන්ය.

ඉන්දිය සංවේදී ආදානයක් එක විත්ත වීවියක් මගින් සැපයු විට එම තොරතුරු සකස් කිරීම සිදුවන්නේ මනස පමනක් සහභාගි වන්නාවූ විත්ත වීවි 3 ක් මගිනි. “මනස්

ද්වාරයේ ” වූ මෙම විත්ත වීවි වෙනස්වන සුලිය. සාමාන්‍යයෙන් එවන් විත්ත වීවියක විත්ත 12 ක් පමන ඇත. එහෙත් තනිකරම මතෝ ද්වාර ක්‍රියාවලියක් වන ධ්‍යාන සමාජන්ති යෙහිදී කිසිදු බාධාවකින් තොරව විගාල විත්ත සංඛ්‍යාවක් පැවතිය හැක.

එහෙයින් ඉන්දිය සංවේදී ආදානයක් සකස් කිරීමේදී භාවිතා කරනා විත්ත වීවි දෙඟාකාරය. පංච ද්වාරයෙන් ලබාදෙන්නාවූ ආදාන අල්වා ගැනීම පිණිස විත්ත 17 කින් යුත් දීර්ශ විත්ත පෙළක් සහ විත්ත 12 කින් පමන සමන්විත මතෝද්වාර විත්ත වීවි 3 ක් යොදා ගනී. මෙම වර්ග දෙකම දැකීම (සංඡානනය) ක්‍රියාදාමය ය පිණිස යොදා ගනී. මනස භාවිතා කරනා අනෙක් කුම වේද පසුව සාකච්ඡා කරමු.

කිසි යම් මොහොතාක ක්‍රියාත්මක වන්නේ එක් විත්ත වීවියක් පමනි. කිසිවිටකවත් ඒවයේ සම්මිශ්‍රණ වීමක් සිදු නොවේ.

8. මනස ක්‍රියා කරන්නාවූ අති බාවනකාරී වේගය උපකල්පනය කිරීම පවා අතිගය විශ්මය ජනකය. මෙම ක්‍රියාවලිය සරලව දැක්වීම පිණිස ඒ භා සමාන උදාහරණයක් පහත දැක්වේ.

සිනමාවක් ජනනය කරන්නේ ස්ථායී රේප රාමු රාජියක් මගිනි. සිනමාවක් තිරයක් මතට ප්‍රකේෂ්පනාය කළ විට ස්ථායී රේප තන්පරයකට රේප රාමු 30 ක් පමන ප්‍රකේෂ්පනාය කරයි. එවිට සිනමාව යම් සිද්ධියක අඛණ්ඩ ප්‍රගමනයක් සේ දුර්ගනය වේ; එහෙත් ප්‍රකේෂ්පනා වේගය සේමත් සිදු වේ නම් අපට එය රේප රාමුවෙන් රාමුව වෙන් වශයෙන් තොරතුරු පැකැටිවූ මෙන් දුර්ගනය වේ. අප සිනමාව නරඹන විට එසේ තොරතුරු පැකැටිවූ මෙන් නොපෙන්, නමුත් අඛණ්ඩ සිද්ධි ප්‍රගමනයක් සේ නැතහොත් සිද්ධියක් ඇතිවුන ආකාරයටම දුර්ගනය වේ.

මේ ආකාරයටම අපගේ මනස යම් වචනයක් ඇසෙන බව ප්‍රත්‍යෘෂිත කරගත්තා විට, සඛ්‍යවටම එම වචනය කන් දොරෙන් ආරම්භවූ විත්ත වීවි රාජියක ප්‍රතිච්‍රිතයකි, එසේම ඒ සමගම පෙනෙන දුර්ගනය සමාම් දුර්ගනයක් සේ දුටුවත් එය ඇසේ දොර ඔසේසේ පැමිණි විත්ත වීවි රාජියක සංයුත්තයකි . මේ කිසිවක් එකවර සිදුවූ දේ නොවේ.

තත්පරයකට රේප රාමු 30-50 ප්‍රකේෂ්පන්‍ය කළ සිනමාව මෙන්ම , වින්න වීවී ද තත්පරයකට රාමු රාජියක් ජ්‍යෙන්‍ය කරයි. එහෙයින් අප එකවර නරඹින, ගුවනය කරනා, රස විදින, සුවදු ආග්‍රාන්‍ය කරනා, ස්පර්ශ කරනා හා සිතන බව අපට දැනේ.

අවධාරණ්‍ය පිණිස නැවත සඳහන් කිරීමක්: අපගේ මහස තත්පරයකට වින්න වීවී 100 යකට අඩු ප්‍රමානයක් සකස් කරයි. එහෙත් ඒ සැම වින්න වීවී යක්ම වින්න 17 ක් (පංච ඉන්ඩියන් සඳහා) හෝ වින්න 10 කින් (මතෝ ආදාන සඳහා) සමන්විතය. ඒ සැම වින්න වීවී යක් සඳහාම වැය වන්නේ තත්පරයකින් බිලියනයකින් පංගුවක් පමණි. ඉන්ඩිය ආදානයක් සකස් කිරීමට මොලයට මිලිසේකන්ඩිස් 20 ත් ගතවුවත් එම තොරතුරු මහස මගින් බාරනය කරගැනීමට ගතවන්නේ තත්පරයකින් බිලියනයකින් පංගුවකටත් අඩු කාලයකි.

9.සිනමා පටයක් මෙන්, සබඳවටම මතේ තලයේ වාර්තා ගත කරන්නාවූ හොතික නොවන පටියක් (Tape) ඇත, මෙය නාම ගොත්ත වේ, “බම්ම හා සංකාර අතර වෙනස**” කියවන්න. එම පටිය සඳාකාලිකවම පවතී, අනිජු ගක්තිය ඇති අයෙකුට ඉන් අනිතයේ ඕනෑම මොහොතක් දැක ගැනීමට ඉඩ ලැබේ. “**අඛණ්ඩ මතක සටහන් ගෙන මැතකදී වාර්තා වූ සාක්ෂි (HSAM)**” කියවන්න.**

එහෙයින්, අතිත මතක සටහන් දැක ගැනීමට හෝ පුනරුත්පත්තිය තහවුරු කර ගැනීම පිණිස යමෙක් කළ යුත්තේ අනිජු ගක්තිය වර්ධනය කර ගැනීමයි. මාගේ ගුරු තෙරුන්වහන්සේලා ඇතුළුව අදුටත් මෙය කළ හැකි අය පිටත්ව සිටී.

10. සංඡ්‍යනනය (වික්‍රේක්‍රාන්‍ය) විවිධාකාරය, අප මෙය පසුව සාකච්ඡා කරමු. එක් මොහොතකදී ඇත්තේ එක විත්තයක් පමණි. එහෙත්, මොහොතකට පෙර සාකච්ඡා කළ පරිදි මතකය ඇත, මහස කෙලෙස් වලින් වැසි ඇති හොයින් එම මතකය සාමාන්‍යයෙන් ඇත්තේ සැගැවීය. යමෙක් අනිජු ගක්තිය වර්ධනය කර ගැනීමේදී කරන්නේ මහස පිරිසිදු කිරීමයි එවිට සියල්ල පැහැදිලිව දැකිය හැක.

අනාරිය ධ්‍යාන ඔස්සේ අතියු ගක්තිය වර්ධනය කර ගත් අයෙක් කරන්නේ කෙලෙස් පත්‍රලට කිඳා බැසීමට සලස්වා මතු පිට පමනක් දැකීමයි. එහෙත් අරිය ධ්‍යාන ඔස්සේ අතියු ගක්තිය වර්ධනය කර ගත් අයෙක් කරන්නේ හැකි තරම් කෙලෙස් ප්‍රහාණය කර පිරිසිදු මනසින් ගැඹුරු අතිතය දැකීමයි. ” අයාලේ යන මනසට විසඳුම - සියල්ල අතහරින්න ? ” කියවන්න.

11. ඔහුගේ ඉන්දිය සංවේදී අත්දැකීමක් පවතින්නේ ක්‍රමාන්‍යක් පමණි (වින්න වීමී යක කාල සීමාව). සියල්ල එකලස් කර සිනමාවක් මෙන් දිගෙනරන්නේ මනසයි. බුද්‍යන්වහන්සේ භාහිය බාරේවීරියට වදාල : “දිටිරි දිටිය මන්තං, සුතේ සුත මන්තං, මුතේ මුත මන්තං, විජුතේ විජුතා මන්තං ” හෝ දැකින දේ දැකින්නේ මාත්‍රයක් පමණි, අයෙහා දේ ඇසෙන්නේ මාත්‍රයක් පමණි, සතුට භූක්ති විදින්නේ නම් සතුවෙහි මාත්‍රයක් පමණි, අත්දැකීමක් නම් අත්දැකීම් මාත්‍රයක් පමණි” යන්නෙන් අදහස් කළේ මෙයයි.

සියල්ල එකලස් කර සිනමාවක් මෙන් දිගෙනරන්නේ මනසයි (විශේෂයෙන්ම වික්ද්‍යාතා කන්ද හෝ සම්පූජ්‍යනනය සමුහය) . මෙහි දිටිය, සුත මුත, විජුත යනු පිළිවෙළින් ” දැකීම, ඇසීම, සතුට භූක්ති විදීම (ගද සුවද, ර්සය සහ පහස නිසා) සහ සම්පූජ්‍යනනය ” වේ. මන්තං යනු මාත්‍රයක්ය. එහෙයින් දැකීම යනු තත්පරයකින් බලියනයකින් පංගුවක් පමණ පවතින්නාවූ දාෂ්ඨී සංසිද්ධියක මාත්‍රයක් පමණි, ඉන්පසු එය ක්‍රිය වී ගොස් අලුත් එකක් උදා වේ, එහි ඇති හරවත් දෙයක් නැත. සෑම දෙයක්ම සතා, ස්ථීර සහ ස්ථායි දෙයක් සේ පෙනෙන්නට සලස්වන්නේ මනසයි. ඉහත දේශනාවේ ගැඹුරු අර්ථය එයයි.

12. මේ සියල්ල ගැඹුරු තාක්ෂණික බවක් දැනෙන්නේ නම්, මෙය තොසලකා හරින්න. මෙම සියල්ල අවබෝධ කර ගැනීමට මට සකසාන කාලයක් ගත විය. නවීන විද්‍යාවේ නව තොරතුරුත් සමඟ මම මෙහි සඳහන් විස්තර අවබෝධ කළේම්. බුද්‍යන්යහන්සේට වර්තමාන විද්‍යාත්මක තාක්ෂණික පද භාවිතා කළ හැකි වූ යේ නැත. එහෙත් සම්පූජ්‍යනාත්මකව දේශනා කළ දම්ම, විද්‍යාවට බෙහෙවින් අනුකූලය. එහෙත් බුද්ධ

ධම්ම යෙහි සුවිසල් පර්යාලෝකය සම්බන්ධයෙන් විද්‍යාව ඇත්තේ බොහෝ පසුපිළින් වූ ප්‍රාක්තන අවධියකය.

සිතිවිල්ලක ඇත්තේ මොනවාද? ගති එතරම් වැදගත් වන්නේ ඇයි?

<https://puredhamma.net/abhidhamma/what-is-in-a-thought-why-gathi-are-so-important/>

අතිධම්ම යෙහි එන වින්ත සහ මනෝ වැනි සමහර ව්‍යාකුල පද ගැන නොයෙක් ගන්වී වල නොයෙක් ආකාරයෙන් අර්ථ දක්වා ඇත. මෙම සංකල්ප පැහැදිලි කර ගැනීම පිණිස “සිතිවිලි (විත්ත), සම්ප්‍රජනනය (විශ්වාස), මනස (හඳය වත්තු) - හැඳුන්වීම ” සහ “වික්ද්‍යාත්‍යාචාරු සිතිවිලි සහ උප වික්ද්‍යාත්‍යාචාරු ” ගැන කියවන්න.

1. ඉහත දැක්වූ පරිදි විත්තයක් පවතින්නේ තත්පරයකින් බිලියනයකින් (ලක්ෂ 10,000 කින්) පංගුවකටත් වඩා කෙටි කාලයකි. සෑම විත්තයකටම ව්‍යුහයක් පැවතීම වඩාත් විස්මයජනකය.

සෑම විත්තයකටම වේනසික (මනෝ සාධක) රාශියක් ඇත, වඩාත් නිවර්ද ප්‍රකාශනය වන්නේ සෑම විත්තයක්ම වේනසික (මනෝ සාධක) රාශියක් සමග උඩාවේ යන්නයි, එසේම ඒ සියල්ල තත්පරයකින් බිලියනයකින් (ලක්ෂ 10,000 කින්) පංගුවකටත් වඩා අඩු කාලයක් තුළදී විනාශ වී ගියත් ඒ සමගම වෙනත් විත්තයක් හර ගනී.

ඇත්ත වශයෙන්ම අප මෙතැන්හිදී සාකච්ඡාවට ලක් කරන්නේ ඉන්දියන් සය ඔස්සේ බාහිර ලේකය පිළිබඳ සංවේදිතාවයට හේතු වන්නාවූ විත්ත වීමි යක අඩංගු විත්ත යක් ගැනය. එවන් විත්ත වීමියක විත්ත 17ක් (පංච ඉන්දිය සම්බන්ධ ඉන්දිය සංවේදි සිද්ධි වලට අදාළ) හෝ මනස පමනක් සම්බන්ධ විත්ත වීමියක විත්ත 10 ක් පමන අඩංගු වේ. මෙම විත්ත වීමි අතර මනස සෑම විටම පවතින්නේ “හවාංග විත්ත” සේ පොදුවේ හඳුන්වන “හවාංග අවධි” යේය.

විත්ත (එම නවාංග විත්ත අභ්‍යුලව) එක් පීවිත කාලයක් තුළ අඛණ්ඩව ගො යයි, ඊලග පීවිතයේදී නව ධාරාවක් ආරම්භ වේ එහෙත් පීවිත දෙක අතර ධාරාව නොහැසි අඛණ්ඩව පවතී. අපගේ සිතිවිලි ධාරාව ආරම්භයක් දක්නට නොහැක ඒ මුළු කාලය පූරාම අඛණ්ඩව ගො යන්නකි. “නවත උපදින්නේ කුමක්ද? - පීවිත ධාරා සංකල්පය ” කියවන්න.

කෙසේ වෙතත් අපට සෑම විත්තයක්ම දැනෙන්නේ (විදින්නේ) නැත, විත්ත වේ අතර හිදැස් පවතී.

2. සෑම විත්තයකම විවිධ ගුනාත්මක භාවයන් ප්‍රකාශ වන්නේ වේතසික (මතේ සාධක) මගිනි. විත්තය සමග උදාවු වේතසික අනුව, විත්තය යහපත් (කුසල), අයහපත් (අකුසල) හෝ නොබැඳී (කිරිය) විය හැක.

“ වේතසික (මතේ සාධක)” යටතේ වේතසික 52 ගැන පූර්ණ විස්තරයක් දැක්වේ. කෙටි සටහනක් මෙසේය:

සෑම විත්තයක් සමග උදාවන සර්ව වේතසික 7 කි.

තවත් 6 ක් ඕනෑම විත්ත යක අඩංගු විය හැකියි, එනම් යම් විත්තයක පැවතිය හැක්කේ සමහර වේතසික පමණි.

අකුසල විත්ත සමග පමනක් ප්‍රකාශවන අගෝහන වේතසික 14 ක් වේ.

ගෝහන වේතසික 25 කි, ඉන් 19 ක් සෑම කුසල විත්තයකම ප්‍රකාශ වේ, එහෙයින් ගෝහන සර්ව වේතසික යයි සැලකේ.

3. ප්‍රථමයන් සර්ව වේතසික 7 ගැන සාකච්ඡා කරමු. මෙම වේතසික ඕනෑම විත්තයක් සමග උදාවේ. මෙම වේතසික 7 පමනක් ඇති විත්ත, පිරිසිදුම නැතහොත් ගුද්ධවු (හෝ කෙලෙස් රහිත) විත්ත වන හෙයින් ඒවා “පහාස්වර විත්ත ” (පහාස්වර) සේ හඳුන්වයි. තත්පරයකින් බලියනයකින් පංගුවක් වැනි ස්ථානයකින් එය දූෂ්ඨය වීමෙන් “වික්ද්‍යානා විත්ත ” බවට පත්වේ. මෙය ගැන වැඩි විස්තර පසුවට.

“වික්ද්‍යානා විත්ත” වශයෙන් ඇත්තෙන්ම අප අන්විදින්නේ වික්ද්‍යානා කණ්ඩාය (“වික්ද්‍යානා සමූහයක් ”හෝ එකතුවක්).

ඡින්සම විත්තයක් සමග උදාවන සර්ව වේතසික 7 නම්:

ඩිස්ස (පහස), සංඛු (සංප්‍රානනය), වේදනා (වේදීම්), වේතනා (අහිප්‍රායන්) , ඒකගේනා (ඒකාග්‍රතා හෙවත් එක් අරමුනකට නාඩි ගතවූ), ජීවිතින්දිය (ජීවිත විත්ත ප්‍රහවය) සහ මනසිකාර (ස්මෘතිය හෝ මතකය).

4. විත්තයෙහි අරමුන වූ ,පංචුන්දියන්ගේ එකකින් ලත් ඉන්දිය ආදානයක් හෝ මනස හා ස්පර්ශ වූ සංකල්පයක් සමග ස්පර්යයක් ඇතිකර ගන්නේ ඩිස්ස (පහස) වේතසිකය වේ.

පරිවිත සමුජ්ජාද යෙහිදී මෙය “ සලායනන පත්‍රියා ඩිස්ස් ” පියවරෙහි එන “ඩිස්ස ” ය. සලායනන යනු ඉන්දියයන් සයය. එහෙයින් මනසට බාහිර ලෝකය සමග සම්බන්ධ වීමට නැතහොත් ලෝකය ස්පර්ශ කිරීමට හැකිවන්නේ ඩිස්ස වේතසිකය නිසාය.

සංඛු වේතසිකය මනසිකාර (මතකය) හා එක්ව ක්‍රිය කර අරමුන හඳුනාගනී ඉන් වේදනා උදා වේ. අරමුනට අනුව යමෙක් නොදු, නරක හෝ නොඩැඳු විත්තනයක් ජ්‍යෙනය කරයි. එසේම, ලෝහය, ලේඛ්‍යව, දායාව වැනි විවිධාකාර වේතසික හට ගත හැක, මේ සියල්ල වේතනා (අහිප්‍රාය) වේතසිකය මගින් එක් රුස් කර විත්තය “සකස්” කරයි. එය නොදු හෝ නරක සිතිවිල්ලක් වන්නේ විත්තයෙහි ඇත්තාවූ වේතසික අනුවය. එහෙයින් වේතනාව නොදු හෝ නරක විය හැකියි, බුදුන් වහන්සේ “ වේතනාව කර්මය (කම්ම) යයි ” වදාල සේක.

ඒකගේනා යනු මනස එක අරමුනක රඳවා ගැනීමේ හැකියාවයි . ජීවිතින්දිය (ජීවිත විත්ත ප්‍රහවය) පවත්නා ජීවිතය (ගේරය සංජීවිත පවත්වා ගනී) මරණය තෙක් සංජීවිත පවත්වා ගනී. මනසිකාර යනු අතිශය වැඳගත් වූ මතකය (ස්මෘතිය) වේ. ආරම්භයක් දැකිය නොහැකි වූ මූලාර්ථිනයේ සිට මේ තාක් රුස්කල සියලු මතකයන් (නාම ගොන්න) මනසිකාරයේ ඇත. නාම ගොන්න පිළිබඳ සාකච්ඡාවක් සඳහා “ ධම්ම සහ සංකාර (සංකත) අතර වෙනස ” කියවන්න.

වර්තමාන විත්තය ප්‍රාග විත්තයේ පුරෝගාමියා වන්නේන් ප්‍රාග විත්තය පෙර තිබු විත්තයෙන් සම්පූර්ණයෙන් වෙනස් නොවන්නේන් එහෙයිනි. නිදුසුනක් වශයෙන් මනසිකාර වර්ධනය වන්නේ පෙර තිබු විත්තය පදනම් කරගෙනය. විත්තයෙන් විත්තයට හෝතුව සහ එලය ක්‍රියාත්ම වීමෙන් යම් පිටත බාරවක “පොරුණය ” හෝ

“ගති” පවත්වා ගති. බුදන්වහන්සේ “ආත්ම” සහ “අනාත්ම” යන මත දෙකම ප්‍රතියැස්ප කළේ විහෙයි.

විහෙත්, එක විත්තයකදී පවා “ගති” වෙනස් විය හැකි බව අවබෝධ කරගැනීම වැදගත් වේ, නිදුසුනක් වශයෙන් අරහත් භාවයට පත්වන්නේ එක විත්තයකින්ය (තුමයෙන් බිලියනයක් පමණ විත්ත විවි ඔස්සේ අරහත් භාවය කරා වර්ධනය වීමෙන්).

5. මෙම සර්ව වේත්සික 7 සමග මූලික වශයෙන් විත්තය ක්‍රියා කරන ආකාරය අපට දැක ගත හැක. යම් වස්තුවක් හෝ අරමුනක් ගැන ඒ සඳහා ඇති අතිත මතක හා සංස්ක්‍රිතය කිරීමෙන්, මූලිකවුත් එමෙන්ම අත්‍යවශ්‍යත්, හඳුනාගැනීම සිදු කරන්නේ මෙම සර්ව වේත්සික 7 මගිනි. සුඩ, දුඩ හෝ නොබඳු වේදනා (විදිම්) හට ගන්නේන් මෙම හඳුනාගැනීම පදනම් කර ගනය.

විහෙත් මේ සියල්ල එක විත්තයක් තුළ සිදු වන්නේ නැත. ඉන්දියයන් සයෙන් එකක් ඔස්සේ “ආදානයක්” ලැබුන විට, හෝතික ඉන්දිය ආදානයක් (සංජුවක්) සඳහා විත්ත 17 කින් යුත් විත්ත විවියකින් එය ගුහනාය කර ගති, එසේම මනෝද්වාරයෙන් එන ආදානයක් සඳහා විත්ත 10 කින් යුත් විත්ත විවියකින් එය ගුහනාය කර ගති. එවිට “ගුහනාය කළ සංස්ක්‍රිතය” ඊට පසුව එන “මනෝද්වාර විත්ත විවි” එනම් මනසින් එන විත්ත විවි 3 කින් ප්‍රත්‍යෘෂිත කර විශ්ලේෂණාය කරයි.

විස්වුවත්, ඉහත සඳහන් කළ අයුරින් අප ඇත්ත වශයෙන්ම අත්දකින්නේ එවන් විත්ත විවි ම්ලියනයක පමණ “ගුද්ධ ප්‍රතිචලනයකි”. එහෙත් මෙම ක්‍රියාවලියේ අධි වේගි බව නිසා, අපට දැනෙන්නේ ඉන්දිය සයම එකවර භාවිතා කරන බවක්ය. එහෙත් සිදුවන්නේ ඒ අයුරින් නොවේ. මනස සකම විටම විශ්ලේෂණාය කරන්නේ ගත වී ගිය සිද්ධ සමුහයකි, එහෙයින් “දිටිටි දිටිට මන්තං”. අප මේ මොහොතේ අත් දකින්නේ මොහොතකට පෙර සිදුවූ දෙයකි.

6. එහෙත් නිත්‍යයෙන්ම කාලයක් සමග විත්තය වර්ධනය වීමත් සමග සර්ව වේත්සික 7 ට අමතරව අනෙක් වේත්සික උදාවේ. එම විත්තය සමග උදාව වේත්සික මත

පදනම්ව කුසල විත්ත , අකුසල විත්ත හෝ කිරිය විත්තයක් (නොබඳී) සේ සකස් වේ.

ගොහන වේතසික උදාවන්නේ කුසල විත්ත සමග එසේම අගෝහන වේතසික උදාවන්නේ අකුසල විත්ත සමගය. මෙම වේතසික වර්ග එකිනෙක මිශ්‍ර වන්නේ නැත. එනම් අකුසල විත්ත සමග ගොහන වේතසික උදා වන්නේ නැත.

7. විශේෂයෙන්ම අසට ප්‍රිය උපද්‍රවන ආකර්ෂණීය බාහාර වස්තුවකට නිරාවර්තාය වුවහොත් විත්ත උදාවී ඉක්මනින්ම ක්‍රිය වී යයි නම්, අකුසල විත්තයක් උදාවීම තම අනිමතය පරිදි වලක්වා ගත හැකිකේ කෙසේද යනු ප්‍රශ්නාය මතු වේ.

පිළිතුර ඇත්තේ මේ ඉහතදී සාකච්ඡා කර ඇති සරල සංකල්පයකය.

යමෙකුගේ වරිත ගුනාංග (ගති) සහ ආසව බලපාන්නේ මෙවන් අවස්ථාවකය. යමෙක් තමන් සතු ගුනාංග අනුව ස්වයංක්‍රීයව ප්‍රතිචාර දැක්වයි.

යමෙකුගේ පුරුදු වෙනස් කර ගැනීමෙන් වරිතය (ගති) වෙනස් කළ හැකිය. එසේම අවසානයේදී යමෙකුගේ ආසවද වෙනස් කළ හැක. පිළිතුර සරල වුවන් නරක පුරුදු අත්හැර හොඳ පුරුදු වර්ධනය කර ගැනීමට අවම වශයෙන් මුළු අවධියේදීවන් බොහෝ කාලයක් ගතවේ.

යමෙක් නරක පුරුදු අත්හැර හොඳ පුරුදු වර්ධනය කරන විට, එම පුද්ගලයාගේ මොළයේ ස්නායුක සම්බන්ධතා (neural connections) ඇති ආකාරය වෙනස් වේ. මොළයේ ස්නායි පාලය තුමයෙන් වෙනස් වීම නිසා ඒ අනුව සිතිවිලි වෙනස් වේ. නවීන විද්‍යාවට අනුව දිය හැකි පහසුම පිළිතුර මෙයයි.

එහෙත් බුද්ධ ධම්ම යට වඩාත් ගැමුරු විශේෂණායක් කළ හැක. නොතික මොළය පමනක් නොව අපගේ මනෝමය කයද වෙනස් වේ. අවසානයේදී මොළය පාලනය කරන්නේ මනෝමය කයයි. වැඩි විස්තර සඳහා “මනෝමය කය” සහ “ස්වවිෂන්දනාවයක් (නිදහස් අනිමතය) තැනැයි ස්නායුවේදීයේ සඳහන් වේ - එය දුර්මතයකි ” කියවන්න.

මෙන් ඉහත දී මා සඳහන් කළ ආකාරයට, යමෙකුගේ පුරුදු ක්‍රමයෙන් වෙනස් කිරීම යන සංකල්පය නිවන් මගෙහි ප්‍රගතිය හෝ ලෝකෝත්තර අරමුන සාක්ෂාත් කරගැනීමෙහි ලා හේතු වන්නාවූ වැදගත් සාධකයකි.

8. එමනිසා මුලදී යමෙක ප්‍රතිචාර දක්වන්නේ වර්තමානයේ පවත්නා ගුනාත්මක ලක්ෂණ හෝ ගති පදනම් කර ගෙනය. එහෙත් සුළු මොහොත්කින් ආදිනව ගෙන සිතා දැනගන ආරම්භක ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාව නිවැරදි කර ගත හැක.

- මොළයේ මූලික ආවේග හා ආගා සම්බන්ධ කොටසට අදාළ Limbic පද්ධතියෙන් පැන තැනින්නාවූ සෘජ්‍යාතික ප්‍රතික්‍රියා හා “විවක්ෂණයෙන් නිගමනය කරන්නාවූ ” මොළයේ neo-cortex හෝ “සිතා මතා කටයුතු කරනා මොළයෙන්” ඉදිරිපත් කරන්නාවූ නිවරදි කිරීම් සහිත සංශෝධන මත මෙය තවදුරටත් පැහැදිලි කළ හැක. “[Triune Brain – How the Mind Rewires the Brain via Meditation/Habits](#)“ කියවන්න.

අපගේ ගති ක්‍රමයෙන් වෙනස් කරගන්නේ මුළු ස්වයංක්‍රීය ප්‍රතිචාරය තම අනිමතය පරිදි සංශෝධනය කිරීමෙනි. අප තිරිසන් සතුන්ගෙන් වෙනස්වන්නේ මෙම හැකියාව නිසාය. තිරිසන් සතුන්ට මෙවන් හැකියාවක් (මනුෂ්‍යයන්ට මෙන්) නැත.

එවන් නුසුදුසු ස්වයං ප්‍රතිචාර හඳුනාගත් තරමට නරක පුරුදු ඉතා එළඳායී අයුරින් අත්හැර දැමිය හැක, හොඳ ගති වර්ධනය කර අපගේ ගති යහමට යොමු කළ හැක, මෙය ආනාපාන සති, එනම් යමෙක් උච්චනාවෙන් හොඳ සිතිවිලි රුද්‍යවාගන නරක සිතිවිලි අත්හැරීමයි. ණාවනා යටතේ ඇති “ආනාපාන යනු කුමක්ද?” කියවන්න.

9. ඉහත සඳහන් කළ ආකාරයට, යම් විත්තයක පවත්නා වේතසික එම විත්තයේ ගුනාත්මය සහ කාර්යය තීරණය කරයි.

දුරාචාර (අකුසල) විත්තයක අකුසල මූල එකක් හෝ ඊට වැඩි ගනනක් පැවතිය හැක; ඕනෑම අකුසල විත්තයක අවශ්‍යාත (මිරිසා විශ්වාස වේතසිකය) ඇත. කුසල විත්තයක

සකමවිටම අඟත්තේ අමල්හ සහ අද්වීප වේතසික වේ. පැයු (පැයු) වේතසික භට ගන්නේ අමල්හ, අද්වීප සහ අමල්හ (අවිජ්පාවෙන් තොර) යන මූල තුනම සහිත (තිහෝතුක) විත්තයක පමණි. මෙම ප්‍රකාශනයේ විවිධ සිරස්තල යටතේ ඔබට බොහෝ වේතසික වර්ග භමුවන්න ඇති. ඇත්තෙන්ම පංච නීවරණ අයත්වන්නේ අගෝහන විත්ත 14 වය.

එසේම මානසික ගෙශ්තියේ පාදක සතර හෙවත් සතර ඉද්ධිපාද ගොහන වේතසිකයන්ගෙන් සතරක් වන ජන්ද, විත්ත, විරිය සහ විමෙස ය. මෙහි වින්න යනු “අත්මුන ගැන සිතා බැලීමයි”, එහෙයින් එය පුර්ණව වර්ධනය කළ විට සම්මා සංකප්ප සේ සැලකේ. විමෙස යනු පැයු සඳහා යොදන තවත් නමකි, එය පුර්ණව වර්ධනය කළ විට සම්මා දිරියි බවට පත්වේ. “ සත් තිස් බෝධි පාස්තික ධර්ම හෙවත් ලෝකෝත්තර මාර්ග දෙනායට උපකාර වන ධර්ම 37 ” කියවන්න.

අරය අඡ්ටාංගික මගෙනි සමහර ධම්ම සාප්‍රවම ගොහන වේතසික කාණ්ඩයට අයත් වේ, නිදුසුනක් වශයෙන් සම්මා වාචා, සම්මා කම්මන්තා සහ සම්මා ආපීව මෙයට අයත් වේ. සති සහ පැයු වැනි අනෙක් වේතසික පුර්ණව වර්ධනය කළ විට සම්මා සති සහ සම්මා දිරියි බවට පත්වේ. එසේම වර්ධනය කළ විට සර්ව වේතසික කාණ්ඩයට අයත් ඒකාග්ගනා, සම්මා සමාධි බවටත්, විශේෂ වේතසික කාණ්ඩයේ විරිය සහ විනක්ක, සම්මා වායාම සහ සම්මා සංකප්ප බවටත් පත්වේ.

10. මෙතෙක් අප අධ්‍යයනය කළ ආකාරයට, කොල්ලක්සමක් සැලසුම් කිරීම හෝ කඩයකින් භාණ්ඩ සොරකමක් කිරීමට සැලසුමක් කිරීම වැනි නරක සිතිවිල සමුහයක් (ග්‍රේනියක්) අපට පාලනය කර ගත හැකිය. එවැනි දුරාවාර ක්‍රියාවක ඇති අයහපත් ආදිනව ගැන සිතා එය උවමනාවෙන් නවතා දැමීමට තරම් සැහෙන කාලයක් ඇත. එහෙත් යමෙකු ඒ සඳහා මනා ස්ථාවර මානසිත තත්ත්වයකින් සිටිය යුතුමය. මනස කළබල ව්‍යාකුල තත්ත්වයක පවතින විට පංච නීවරණයන්ගෙන් මනස ආවරණය වී ඇති නිසා, මනසට හොඳ නරක තෝරා බේරා ගත නොහැක.

සමහර විට මනිස්ස නිමෙහයකින් හට ගන්නා කුදයෙන් ඉතා දුරුණු අපරාධ කරත්. යමෙක් හඳුසියේ කෝපාවිෂ්ටව අසලවූ තුවක්කුවකින් යමෙකුට වෙඩි තැබිය හැකියි. එවන් ස්‍යාත්‍යික ප්‍රතික්‍රියාවක් නවත්වන්නේ කෙසේද? යමෙක් සේවාන් එලයට පත්වී නැත්තම් එසේ ක්‍රියා කරන්නේ නැතැයි කිසිසේත් කිව තොහැක. සෑම කෙනෙකුටම ආරම්භ කළ දොය නැවැන්විය තොහැකි “නැඩු පියවර ආපසු තොගත හැකි” මොහාතක් ඇත. එනම්, ප්‍රබල ආවේගිලි බලපෑමකට යමෙක් අපාගත කළ හැකි තරම් ඉතා දුරුණු ස්‍යාත්‍යික ප්‍රතිචාරයක් උත්තේපනය කළ හැකිය.

සේවාන් එලයට පත්වීමෙන් යමෙකුගේ “ගති ”නිශේෂනය කළ තොහැකි වෙනසකට භාජනය වේ. එම තත්ත්වයට පත්වූ විට එම “මනෝ විහිතිය” මත භවයන්හිදී පවා පවත්වා ගනි. නව දිවියක පරි සංඛ්‍යා විත්තය උදාවන්නේ පෙර (අතිත) පීවිතයේ ව්‍යුත් විත්තය පාදක කර ගෙනය, එහෙයින් පෙර පීවිතයේ තිබු සියලුම “ගති ” එහි ගැබිව ඇත. සොතාපන්න පුද්ගලයෙකුගේ “ගති ” බවට වෙනස් වීම පරම්පරාව (පෙළුපත) වෙනස් වීම (ගෝනුනු) යයි පැවසේ, යමෙක් සඳාකාලිකවම අරිය (ලතුම්) පුද්ගලයෙක් බවට පත්වේ.